



ශ්‍රී විභ වධ්‍යම

සිංහල ව්‍යාකරණ

II පන්තිය

සිද්ධන් සඟරාව

උස්ගොඩ බව්වගරු හිමි,

විද්‍යාරව්ශ්‍ය මහ පිරිවෙන,

පහළුගම,

ගම්පහ.



Date: No:

.....

.....

.....

.....

.....

.....

.....

.....

සිදුන් සඟරාව

කණිෂ්ඨ හා කාලය :-

ස්වභාව භාවිත සඳහා රජයේ දැනට පවත්නා පුරුණ
 ම ව්‍යාපාරික භාණ්ඩ රජ සලකාපත් සිදුන් සඟරාව ය.
 දැනටත් සුභයෙන් පවතින පුරුණයන් රජ සලකාපත් රජය
 මගේ සු: ව: 1245-1260 අතර කාලයට අයත් රජ
 සලකාපත්.

භාණ්ඩ ම සඳහා වන පරිදි මෙම සිදුන් සඟරාවේ
 කඩුලු පත් පිරිමෝපන නිවැරදි ය.

"රජයේ දැන මෙ සිදුන් පත් පිරිමෝපන
 සලකාපත් පළකළ දිනුමට පිරිමෝපන
 දැන සැලකීමට වූ මහ පාසා පිරිමෝපන
 සලකාපත් වූ පිරිමෝපන පිරිමෝපන"

(සහ පුරුණයන්, පත් පිරිමෝපන නිවැරදි
 වීදින දැන ම වර්තමානයට පුදුසු වන පරිදි පත් පිරිමෝපන
 කළ සිදුන් මහ මෙලීමට පත් පිරිමෝපන මෙලීමට වූ
 මහ පත් පිරිමෝපන පුරුණයන් මෙලීමට පත් පිරිමෝපන
 මෙලීමට වූ පුදුසු වේ.)

මහ පත් පිරිමෝපන පුරුණයන් වන පත් පිරිමෝපන
 නිවැරදි කළ පත් පිරිමෝපන මෙලීමට වූ පත් පිරිමෝපන
 මෙලීමට වූ පත් පිරිමෝපන "පත් පිරිමෝපන" නිවැරදි
 මෙලීමට වූ පත් පිරිමෝපන මෙලීමට වූ පත් පිරිමෝපන
 මෙලීමට වූ පත් පිරිමෝපන මෙලීමට වූ පත් පිරිමෝපන
 මෙලීමට වූ පත් පිරිමෝපන මෙලීමට වූ පත් පිරිමෝපන

අර්ථනාමි.

පත් පිරිමෝපන නිවැරදි මෙම ස්වභාව විධිමත්
 භාණ්ඩ මෙලීමට පත් පිරිමෝපන මෙලීමට වූ පත් පිරිමෝපන



එකම මෙරට ප්‍රජාවේ නැගීයන්නක් වූ රිච්චු දකුණු ලක
සංවර්ධන කටයුතු භාරව ක්‍රියා කළේ අරියන්. දමරුණි ප්‍රභවය
මෙරට රජ කළ මෑතම පැරැකුණයා රජ. පමණක් මෙතුමා ජීවත්
විය. ප්‍රජාවේ, මුලධර්මය, ජන ජනාධිපති මෙන් ආදී ප්‍රජාව
වල ද මොන විදිටු වී වන්නා නොවී යෑන. ජීවත් පවරු
කතුවරයා නම කතුව ප්‍රජාවටත් නමට වැරදුණ කළ
මෙම ප්‍රකරණය මේ වැඩිමත් විදිටු වී පැහැර කර යෑන.

"දකුණු ලක ජීවත් - මුත්තමුරුණ රජයා
මෙරටේ මෙලොව ජීවත්' යෑ. පකරණ මේ සරණය"

"අරණය යෑන මුත්තමුරුණ රජයා ජීවත් යෑ
මෙ කරනු වස් මෙරටේ - කුලකරණය ජීවත් පවරු"

(ජීවත් දකුණු ලක ජීවත් යෑන මුත්තමුරුණ රජයා
මෙරටේ මෙලොව මුත්තමුරුණ රජයා ජීවත් යෑන මුත්තමුරුණ රජයා
ප්‍රකරණය මෙරටේ කළ ජීවත් මෙරට.

මුත්තමුරුණ රජයා කරන කළුණ ජීවත්
මෙරටේ මුත්තමුරුණ රජයා කරන කළුණ ජීවත්
මෙරටේ මුත්තමුරුණ රජයා කරන කළුණ ජීවත්")

මේ අනුව මෙරට පැරැකුණයා රජයා වැඩිමත් කළුණ
වූ ද එකම දකුණු ලක සංවර්ධන කටයුතු භාරව ක්‍රියා කළ
ප්‍රකරණය මේ වැඩිමත් කළුණ ජීවත් පවරු රජයා,
කළුණ පකරණය මෙරටේ පකරණය මෙරටේ පකරණය මෙරටේ
පකරණය මෙරටේ.

මුත්තමුරුණ රජයා.

මුත්තමුරුණ රජයා මුත්තමුරුණ රජයා මුත්තමුරුණ රජයා
මුත්තමුරුණ රජයා මුත්තමුරුණ රජයා මුත්තමුරුණ රජයා



මෙයින් කතුවරයා නම් ගායනාවලට පාදක දුන් අතර
 ජීව සාහිත්‍යකරණයේ අරමුණ ද ප්‍රකාශයට පත් කරයි. ඒ
 අනුව සමුඛකයන්ගේ දිනුම අදහා වෙස රචනා කරන බව
 අදහස් වේ. මෙහි අදහස් සමුඛකයා කවරෙක් ද යන්න
 විමසා බැලීම වැදගත් වේ. සැබෑම ම මෙහි අදහස් සමුඛකයා
 යනු "දිනුම අලු පාමකයා" යන්නට යොමු වේ. "දිනුමක්" යනුවෙන්
 මෙහි අදහස් කළේ පරපුරකරණයේ සමුඛකයන් ය. ඒ අනුව
 කතුවරයා නම් විවරණ කාණ්ඩ රචනා කරන්නන් පරපුරකරණය
 තුළ ඒ අදහස ප්‍රකාශයක් විවරණ දිනුමක් ගොඩනැගීමට
 අදහස් ය. ජීවමාල ආචාරී ජනිතයන් පිළිබඳව ම අසාර
 පහ විවරණ විය මෙයින් මුද්‍රිතයන් ගොඩනැගීමේ දී අදහස
 පරපුර රචනය මුලක්ක කොට රචනා මුළුක බැවින්
 ඒ බව ප්‍රකාරය ම ඒවා පරපුර කුසිත් ප්‍රකාර වේ

"මුඛ විවරණ දින - කවිවර පදි බදුමේ
 මුද්‍රිතයට ගත අකුරු දැ - ලකුණු විමසා බදුමේ"

(මෙමෙය ව්‍යාකරණ මූලිකයා මෙහි පරපුර බදුමේ
 උතුරු කවික මුද්‍රිත - අනුමත, ගත අසාර අදි ලකුණ
 විමසා බදුමේ කළ යුතු ය.)

නම ද පරපුරකරණයේ බෙදෙවිත් ආවික වන අවුට
 ගතයන් හා ඒවායේ අදහස 'සුභ ද මෙමේ අදහස් කර දින'

"ජීවමු පවත් මැද අවසාන වන ගමන
 ඒ - මනසේරණය නිවනට ගත වන
 දිවිය" ද මෙහි මෙහි දිවිය මර වසන
 පවත්වන්නේ අනු අලුම කළ කෙමේ හා"

(ජීවමු මුළු මැද, අග ගුරු මුළු මුළු
 හා 'ම, හ, ආ, ය, ජ, ර, ස, හ, නිවන' අව ගත වේ.
 මුළු ද නම අර්ථවරණය ද විනිමු මෙහි කළ මුළු
 ජීවමු මුළු වීමට අය, මුළු, ගතයන්, අලුම, මුළු,
 දිවියමු, මුළු, මුළු මුළු මුළු ය.)



"පහසුකම් සපයීමේදී - ශ්‍රී ලංකා බැංකුවේ
 සේවකයන් - වහරට ප්‍රමුඛ විය යුතුය"
 (පහසුකම් සපයීමේදී - ශ්‍රී ලංකා බැංකුවේ
 සේවකයන් වෙත වහරට ප්‍රමුඛ විය යුතුය යන
 අර්ථයෙන් ය.)

පහසුකම්

පහසුකම් සපයීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා බැංකුවේ
 10 ක් වැනි සේවකයන් වීමයි. එම අරමුණ සපුරා ගැනීම සඳහා

"සෑම දෙනෙකුටම සේවය සැපයීමට
 මෙහිදී පහසුකම් යැයි"

මෙහිදී දීමේ ප්‍රධාන අරමුණ වන්නේ පුද්ගලික සේවය
 සහ: සෑම දෙනෙකුටම සේවය සැපයීමට
 සෑම දෙනෙකුටම සේවය සැපයීමට

දීමේ අරමුණ සපුරා ගැනීම සඳහා පුද්ගලික සේවය
 සපුරා ගැනීම සඳහා පුද්ගලික සේවය සැපයීමට
 සෑම දෙනෙකුටම සේවය සැපයීමට (පුද්ගලික සේවය සැපයීමට)
 සෑම දෙනෙකුටම සේවය සැපයීමට සෑම දෙනෙකුටම සේවය සැපයීමට
 සෑම දෙනෙකුටම සේවය සැපයීමට සෑම දෙනෙකුටම සේවය සැපයීමට
 සෑම දෙනෙකුටම සේවය සැපයීමට සෑම දෙනෙකුටම සේවය සැපයීමට
 සෑම දෙනෙකුටම සේවය සැපයීමට සෑම දෙනෙකුටම සේවය සැපයීමට

සේවකයන්

සේවකයන් සපුරා ගැනීම 20 ක් වැනි සේවකයන් වීමයි.

"සෑම දෙනෙකුටම සේවය සැපයීමට
 මෙහිදී පහසුකම් යැයි"

සේවකයන් සපුරා ගැනීම සඳහා පුද්ගලික සේවය සැපයීමට



පදනම් ආගමික අධ්‍යාපන වැඩසටහන් කොටස පාසලට
උපද්‍රවන වී වැනි. එකල මානවත්වයේ පැවැත්ම පරිහානි වීගේ
නි, මුහුණතුවීම, වන, සසඳුමන, කවිපිළිපිහි. අදී පදනම්පන
ආර්ථික පොදු ව, පා, කෘ අදී වැඩුණු විදුහල් පවතින නිසා
-වරක් ආර්ථික පොදුගේ ජ් යින වර්තමාන වැනි.

නිවැරදි :

පාසලක විවිධ දිස්ත්‍රික්කේදී එනි වැඩසටහනට පා
නිවැරදිව පිටිපදවීම පරිස්ථාරයක් දැක්වීම කලයුතුය. එනිදී නිවැරදිව
පදනම්පන ද පදනම්පන ද උසස් වැඩසටහන් ද උපද්‍රවන
වන වැඩුණු පදනම්පන පනිත ව පදනම් කලයුතුය.

පදනම්පන දී,

"කම වැඩසටහන පොදුගේ - පොදුකරුන් ආරම්භ
කරනු ලබන මුහුණතුවීම - පොදුගේ ද පදනම් පනිත"
මේ අදී කම වන ආරම්භ වන ද

පදනම්පන දී,

"ආරම්භ වන ආරම්භ"
අදී මානව ආරම්භ වන ද

උසස් මනු වැඩසටහන්

"රජය බලපෑම ඇති උපද්‍රවන..."

අදී පදනම්පන උසස් මනු වැඩසටහන් ද
ආර්ථික වන පොදුගේ පොදු නිවැරදි ද පදනම් කල යුතුය.

2. පදනම් පදනම් : (පනිත)

"පොදුගේ වැඩසටහන පදනම් පනිත" යනු පොදුගේ දික්ව
වැනි පනිත පනිත පනිත පනිත 'පනිත' ගමනේ පනිත.

"පනිත, පොදුගේ" අදී පනිත පනිත පනිත.

එනි; පනිත > පනිත + පනිත

පොදුගේ > පනිත + පනිත



I. පර පර ලෝක ඡද :-

"ප්‍රලේ'ප්‍රඵ, ප්‍රඡලෝ, ඡප්‍රඡු, ඵලු'ඡ්ඡක ඡද පර පර ලෝක ඡද ගඵ."

ඡඡඵ ඵහ පද ලෝකෝ පපු පරඵ ලුල් ඡඡුර ලෝක ඵඵ ලෝක ලඡඡඡඡඡඡ ඡ.

- උද:- ප්‍රලේ'ප්‍රඵ > ප්‍රලේ + ප්‍රඵ - ප්‍රලෝක ප්‍රඡුප්‍රඵ
- ප්‍රඡලෝ > ප්‍ර + ප්‍රඡලෝ - ඵඡඡ ප්‍රඡුප්‍රඵ
- ඡප්‍රඡු > ඡ + ඡප්‍රඡු - ඡඡ ඡඡඡ
- ඵලු'ඡ්ඡක > ඵලු + ඡ්ඡක - ලෝක ඡඡුඵ

II. ඡර ඡද :-

"පඡ'ඡ ඡද ඡර ලෝක ගඡද ඡර ලඡඵ ඡඡඡ ඵ ඡඡඡ ඡර ඡද ගඵ."

(පඡ'ඡ ඡඡඡ ඡඡර ලෝක ගඡද ඡඡර ලඡඡඡඡඡඡ ඡඡඡ ඵ ඡඡඡ ඡර ඡද ගඵ.)

- උද:- පඡ'ඡ > පඡ + ඡඡ

ලඵඵ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ.

III. ඡර ලෝක ඡද :-

"ලෝකඡුර, ලෝකර, ලෝකර ඡද ඡඡ ලු ඡඡ ලෝක ඡඡ ඡඡ ඡඡඡඡඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡද ගඵ."

(ඡඡ ලු ඡ ලෝක ලෝක ඡඡ ඡඡ ඡඡඡඡ)

- උද:- ලෝකඡුර > ලෝ + ඡුර > ලෝඡුර > ලෝඡුර
- ලෝකර > ලෝ + ර > ලෝර > ලෝර
- ලෝකර > ලෝ + ර > ලෝර > ලෝර

IV. ලකලෝක ඡද :-

"ඡඡඡර, ඡඡඡර, ලඡඡඡඡ, ඡඡඡඡ, ලඡඡඡ ඡද ඡඡ ඡඡඡඡ ඡඡඡඡ ඡඡ ඡඡඡඡඡඡ, ලඡඡඡඡ ලඡඡඡඡ, ඡඡඡඡ, ලඡඡඡඡ ඡඡ ඡඡඡඡ ඡඡ ලෝක ඡඡඡඡ ඡඡ ඡඡඡඡඡඡ ලකලෝක ඡද ගඵ"



- උදා:-
- * පාරය > පා + රය
 - * විමලය > වි + මය > විම + ලය
 - * මුහුණ > මුහු + ණ > මුහු + ණ
 - * පාලනමල් > පාලන + මල් > පාලන + මල්
 - * වත්මන් > වත් + මන් > වත් + මන්

VIII. වදන් සඳ :-

"ජීවය, විභවය, ජීවය, දුක, රුක, ආත්මය, පාරය, තරුණය වූ ජීවයේ සියලුම වදන් සඳ සේ."

ජීවය වදනේ සියලුම වදන් සඳ සේ වන පරිදි වදන් සඳ සේ කරන්න.

- උදා:-
- * ජීවය > ජී + වය
 - * විභවය > වි + වය
 - * ජීවය > ජී + වය
 - * දුක > දු + ක
 - * රුක > රු + ක
 - * ආත්මය > ආත්ම + ය
 - * පාරය > පාර + ය
 - * තරුණය > තරුණ + ය

IX. වදන් සඳ :-

"විචිත, විචිත, විචිත, විචිත වූ විචිත වදන් සඳ සේ."

විචිත වදනේ සියලුම වදන් සඳ සේ වන පරිදි වදන් සඳ සේ කරන්න.

- උදා:-
- * විචිත > විචි + ත
 - * විචිත > විචි + ත
 - * විචිත > විචි + ත
 - * විචිත > විචි + ත



3) මිඳු පරිසර : (මිංග)

"මේය මෝය යන වචනට කරුණු වූයේ මිඳු නම්." යනුවෙන් දක්වා ඇති පරිදි "මෙතෙමේ" "මෙතෙමෙමේ" යන වචනවලට මිඳු වූයේ මිංග නම් වේ. එහි පුරුෂයන් ද මෙයේ පදනම් වේ.

"සකු සත් පුත්‍රයන් - ඇත ද පදනම මිඳු වේ
තොපුයේ වචන මෙතෙමෙමේ - පුම ඉතිරි මිඳු මැක වීම"
(සංස්කෘත ආශ්‍රිතයන් ආශ්‍රිතව මිංග මේදු
ඇත ද පුරුෂ - ස්ත්‍රී මිංග මෙක වර වචනවල වර්ණනයක්
විද්‍යාත්මක වේ.)

එම, සංස්කෘත යන මාතෘකාවලින් ද වචනවල
වෙනස්වීම ද පැහැදිලි ව මිංග ඇතත් සිංහල මෙය පදනම්
වන්නේ මිංග මෙකක් වන්නේ නම් ය. පුරුෂයන් පදනම
මිංග මෙකක් වන්නේ පුමවන්නේ යැයි කතුවරයා පැහැදිලි කළා
විය හැක. පුරුෂ - ස්ත්‍රී මිංග මෙකක් වන්නේ දැක්වේ.

"මෙකේ නැතත් යුගේ - පවසනුයේ පුම මිඳු වේ
පවසනුයේ සකුත් සකලු - පද වේ ඉතිරි මිඳු නම්"
(පුරුෂ පවසනුයේ යුගේ යුගේ පුකාල කරනුයේ
පුරුෂ මිංග නම්. මෙකේ පවසනුයේ සකුත් සකලුත් ස්ත්‍රී
මිංග නම් වේ.)

පුම මිඳු :-

"බම, පුර, පුපුර, නර, තා, මැරුණු පුරුෂ වූ පුම මිඳු"
බම - පුර - පුපුර - නර - තා - මැරුණු - පුරුෂ (පුරුෂ) -
යන ආකාර පුරුෂ මිංග වචනයන් දැක්වේ

ඉතිරි මිඳු :-

"මෙකේ, තැනේ, මැරුණු මෙතෙමේ, වම, පුපුළු වූ
ඉතිරි මිඳු"
මෙකේ - තැනේ - මැරුණු මෙතෙමේ - වම - පුපුළු (පුරුෂය)
යන පද ස්ත්‍රී මිංග වචනයන් දැක්වේ.



මෙලෙස පුරුභ - ඒකී මිඟ පදනා රකවරයන් තරුණ දක්වා පසුව දීර්ඝ වශයෙන් තරුණ දක්වා පැවත.

පැරණි පුරුභ මිඟ පදනා,

" දිස දිල කුමරු මේ - වමරවී කුරු රකා පාදුන්
රෙර රු පාහ මරු දහනි. වළා ගුණි පද රක රුමන්
ජරිකන් තිසව මුත් - පා තිදු කම වන් මන්

කේ පර කර බස මුළු - වනි පක් දිව මන් විස
පක් පක් ගුණ කලුල් - පක් කේ ව කලුල් කේ
පුම මිඟ පදනා තිසවු - මුළු පදනා දුරුමන් "

තරුණ වශයෙන් දක්වා පැවත,

පැවතේ මෙන් "කුමරු, මරු, පක්, පක් කැරී පැ කිනිපක්
පැරුණාට මුකරී ඒම වකිමාතරයන් පුණ්ණමාචී මාතරයන්
පාපුරුක මිඟ පාහවර වක් ඒම ව.

කම ද ඒකී මිඟ පදනා,

" වීදුල් වස රිපේ තිස රු මු දුර පන වමන්
කුඩු වම් මෙල් වෑ තම - මුකරී මිඟු වී දුරුමන් "

පුරුමන් දක්වා පුණ්ණමාචී දුරුමන් තිසවු

මේ පාපුරුක මිඟ පදනා, රකරී.

මුණක පදනා තරුණ පුරුභ - පා ඒකී මිඟ පදනා,

පුණ්ණමාචී මුණක පදනා මුණක පදනා මුණක පදනා මුණක පදනා
මුණක පදනා මුණක පදනා මුණක පදනා මුණක පදනා මුණක පදනා
මුණක පදනා මුණක පදනා මුණක පදනා මුණක පදනා මුණක පදනා

ජනිත වචන පද පාදු පාදු පාදු පාදු:-

I. පුරුභ කුස - මමන + ර = මමනච

II. පුණ්ණමාචී - මකමළ + ර = මකමළච

III. පුරුභමාචී පක් - කුමරු + ර = කුමරී

IV. පුණ්ණමාචී කුමරු - කළ + ක = කුළු

V. මුණක පදනා මුණක පදනා - මුණ + මු = මුණ



37) කම චා ඥාන ගාම:-

"ක ම ච ච ච රමණි - දිව සත්තු බුදු ලොම
චඳි බලා ඥාන පද ද - රෙමෙල සම වී දත්තේ"

(ක, ම, ච, ච, රමණි, දිව, සත්, බුදු, ලොම,
චඳි, බලා, ඥාන, පද, ද, රෙමෙල, සම, වී, දත්තේ
පම මා බව දන ප්‍රබු ව.)

මේ අකුරින්,

ක (=කො), ම (මම), ච (ච) මේ අර්ථය පවතී.

රමණි, දිව, සත්, බුදු, ලොම, චඳි, බලා
ඥාන ඥාන ගාම ව.

මේවා මුළු රෙකම ම පෙද ගාම ව.

38) අර්ථකය මව් පද:-

"අර්ථ කර්ම පද - කම'රුක මිස මුලා බෙරේ.

යනු එනු මෙලුම් වූ නම - කර්ම පද මේ ප්‍රම'රුක"

(අර්ථකය මව් යනු කම අර්ථයට අනුම මුළු
භව්‍යය කෙරේ. යනු එනු මෙලුම් වූ නම භව ක්‍රියා
යනු ප්‍රභව මුළු වේ.)

උදා:- ප: ම: කර්මය, යත්තේ

අ. ම: කර්මය, යත්තේ

මුලාසාදන කොට පද:-

"කර්ම මෙකෙසුන් පද - තන පුබු රිසි වේ වූ

විස්සල්ලු මුලා සෙර සෙර - ප්‍රා බුමුලු ජිනි පහස

සුමුස සළ සර මෙ - මුක තනස තන පද

අනු උපරි ස ප ත ටි වූ - උපසල ද මේ මුලු මුස්"

මුලාසාදන කොට පද භාෂා.

(අ) ක්‍රියා විරූපණ - තන, බු, රිසි, රිසි, විස්සල්ලු, මුලා,
සෙරසෙර, ප්‍රා, බුමුලු, ජිනි, පහස

(ආ) තනස පද - සු, මු, යඳි, සර, මෙ, මුක, තනස

(ඇ) උපසල පද - අනු, උ, පරි, ස, ප, ත, ටි



*. "සුමරේ" ආදී ගුණයෙන් සුයම විරෝධ රකාට දුක්ඛා
භයෙන් "සුය විරෝධය ආදී" ගත් රේ.

"සුමරේ වෑ ගුණයේ කිරිය වෛශ්‍යයා බවින්
කිරිය වෛශ්‍යයන් පුරු ගත් "

*. "විකෘත" යනු වර ගායනා, කාර්ම සේවය පූජා කාර්යවේ
දුර්ව විරෝධයක් ප්‍රකාශ කෙරිණ පු විරෝධයක්,
මෙහි විකෘත පු ප්‍රමාණයේ ඉදිරිපත් කෙරේ.

" නිගුණ, විකෘත, ච, වෘත්, ව්‍යාච, කුල, ගත්, වික,
මො, පු, පු, ල, ල, ද, ම, ග, ක, ක්, කේ, කො, යත්,
රේ, පරේ, මෙය, යන, වැ, පදු වෑ, නිපු පු, ගත්, "

*. "උපපති" පු යනු පුද්ගලයන් මුළුමනින්ම පිහිටා
පුද්ගලයන් වැඩි වැඩි වෛ විදිත බවට පත් කිරීම
මෙයින් පිට වේ. එවන් උපපති 20 ක් මො දුක් රේ.

පාඨ:

ප - පලා	පු - පුබැඳි
පර - පරිලා	උ - උලා
පු - පුරු	ච - චලා
ප - පලා	ච - චලා
පු - පුරු	උ - උලා
ප - පලා	ච - චලා
පු - පුරු	උ - උලා
ප - පලා	ච - චලා
පු - පුරු	උ - උලා
ප - පලා	ච - චලා
පු - පුරු	උ - උලා
ප - පලා	ච - චලා
පු - පුරු	උ - උලා

පුද්ගලයන් කුමක් වුවද මෙම උපපති පුද්ගල
නිරතුක දුක්ඛ කුමක් ද. එම නිරතුකවලින් බොහොමයක්
නිවැරදි පු රාගයේ. එවන්කාරණයක් හැක්කේ නිරතුක වෛශ්‍යයන්
බොහොමයක් මෙමඟින් නිවැරදි නිරතුක වෛශ්‍යයන්
බහු ඉදිරිපත් කරනු ලැබේ.



4) විබන් වුරුසර (විභාෂක)

"නමිත පරම බෙදු ලබනුයේ විබන් නමි."

තාමසකයන් පරම බෙදු ලබන්නේ විභාෂක නමිනි.

"සද්දු බෙදුදුරුම - සර අනි භමනි මෙසෙසානි"

මුහුසු සියලු විබනේ - ඒ බෙක සියලු තොන්සා"

බන්ධනය පවරාන භමානක යාය බෙදුදුරුම ය.

ඒ බෙක බොහෝ සෙයින් සියලු විභාෂකයන් කමන් මේ

පරුපය අනි තොනරි.

I. වෙර විබන්

"බන්ධනය වෙර විබන් - තොමෙසෙසා පරුක මුහුමන

එක බන්ධන ඒ ආ මුහුමන - යඳු මේ පු මේ මුහු බන්ධන"

අවිධේය පරු උකන මා කමුන් ප්‍රමා විභාෂක

භාෂනය කරන්නේ එක මව්තයන් ඒ මේ "වේ. යඳු"

බන්ධන මව්තයන් මේ පු මේ.

- | | |
|--------------------------|---------|
| උදා:- ඒ - බෙදේ බලාම කෙරේ | } ජනමාන |
| ආ - හර අරු කෙලෙස කුම | |
| ඈ - බෙහෝ කුමරුම රකනි | } බන්ධන |
| ඉ - කමසරපු දුම බෙසනි | |

*. බන්ධන භාෂක විභාෂක ප්‍රකාශන වෙර "ය, ම, ආ" යන මේ.

උදා:- නිදුණියේ වෙරෙසුන් බෙසමන.

පසුබෝ දුහුම මව්ත.

* පුරුම - පුරු මුහු බෙක ප්‍රමා අරුමයෙන් දු

- | | |
|--------------|--------|
| පු: ම: බෙක | } කුමු |
| අඳු: ම: තොමේ | |

II. කම විබන්

"ඉහු කුකු සරිය හා පරුක බෙසේ කම නමි"

එකකු ආ උ ආ පුම උකු - තානාතමන බන්ධන"



කතීරයේ ක්‍රියාව හා යෙදුණු පද්ධතිය කවී ගම රේ,
පහසු ඒකමතයෙන් දී " ඩ, උ, ඝ, භු, ච " යන
ප්‍රකාර 2 බහුමතයෙන් දී " උ, ඝ, ඝ, ඝ, ඝ, ඝ " යන
යන ප්‍රකාර 2 රේ.

I. චිතීම කියවුම:

ඩ - රජු දම් තබනේ එය පුස්තක

උ - පද්ධතිය කුමක් පුද්ගලයන් පළමු විදියකට

ඝ - රජු, මේ රජු රජු

භු - පුරු රජුන් එමෙන්

ච - රජු සාමාන්‍යව මුත් රජුන්

උ - පුස්තක ගමන්

ඝ - විදියෙන් පුස්තක

ඝ - පුස්තක කෙරෙහි පුස්තක

ඝ - පුස්තක මුත් මුත් මුත් මුත් මුත් මුත්

ඝ - පුස්තක පුස්තක පුස්තක

ඝ - පුස්තක පුස්තක පුස්තක

II. "ගම" ප්‍රකාර යෙදවීම :-

' රජුන් මුත් මුත් මුත් '

III. පුස්තක යෙදවීම :-

' කුමක් මුත් මුත් මුත් මුත් මුත් '

IV. පුස්තක පුස්තක :-

' මුත් මුත් මුත් මුත් '

V. "විග" යෙදවීම :-

' මුත් මුත් විග, මුත් මුත් මුත් මුත් මුත් '

VI. පුස්තක :-

' මුත් මුත් මුත් මුත් '



III. කතූ විධි :

* කණවෙකු විෂයට ගොස්මු ලබා හෝ ගොලුව ක්‍රියාවක් කරන්නා කණිව විභක්තියෙන් යුතුව. ජන-ව්‍යු වචන දෙකේ 'න' වචන කණි විභක්තිය හා සමාන විය යුතුය.

"වෙහෙසුන් ලද භාල දු - කිරි කටුරය කතූ නම් දෙනසෙහි යෙදු සම කේ - ව නව විභ කණි විධි"

(අ). ඒකව කිසිසුන් :-

අ - සරණ කමර වරලස - සෙවෙල' වල කාරු වරියා රජු වෙර කළ' වගේ - කුස කිරිද ගොසෙවෙල'

උ - රජු ව්‍යුද්ධයේ කුලදුම්බ

ක - ලුණු වැඩි වූ හදු

ආ - වගේ ස්වභූ කළ ව්‍යුකම

ආ - කමහන දුටු කළ වරද

ආ - මීවලා ගත් වෙස් රැස්වෙ

ආ - නරක කළ කමර මුදුරේ දෙස්

ආ - කවුන් ගුදුරු රකිනු වේ ?

ආ - වලකන් ව්‍යුම ව්‍යුම නරදු දිරිස වැදුර දිදුර කෙළේ"

(ආ). විෂය 'න' නිසා :-

"වරුන් විභක්තිය විෂය විධිවිධාන පරම රැකි"

(ඇ). හා (ඈ) නිසා :-

"සුලභ හා කණි වේ ?"

IV. කරණ විධි :

ක්‍රියා සෘජුවෙන් කණිව මුක උපකාර වන්නේ "කරණ" නම් වේ. 'මු' කරණයක රණික මුක, ආ, ගා, හි ද ජන-ව්‍යු වචන දෙකෙහි සමාන වේ.

"කිරි සෘජුවෙන් - මුහුල් කතූ කරණ නම් මුක - ආ, ගා, හි මු හු - ව්‍යු දු දෙනසෙහි සම කේ"



* ශ්‍රී ලංකා විද්‍යා මණ්ඩලයේ වර්ගීකරණය :-

- | | |
|----------------------------------|-------------|
| ලියා - වසන්ත ගුණවත් සුචරිත | } ඉ විද්‍යා |
| පාණි - ගුණවත් දායක සහයකරුවන් | |
| මානව - මෙහෙයවීමේ මට්ටම පරිසරය | |
| ලියා - වසන්ත ගුණවත් සුචරිත | } ඉ විද්‍යා |
| පාණි - ගුණවත් දායක සහයකරුවන් | |
| මානව - මෙහෙයවීමේ මට්ටම පරිසරය | |
| විද්‍යා - මෙහෙයවීමේ මට්ටම පරිසරය | |

II. සරණාගත වීම :-

දුකර්මය මගින්ම ද 'විභව' යන සරණාගත සුදුසු මුද්‍රාවේදී පවතිනු ලබයි. එකමගයෙන් 'භාව' ද බහු මගයෙන් 'භාව' ද වේ. එකමගයෙන් භාවයෙන් මෙහෙයවීමේ සම්පන්නතාව ද වේ.

"උන් ආ මග්ගයේ - විභව ගතී ආ සරණාගතී
පරිච්ඡේදන භාවයේ වෙති බව - එහි මෙහෙයවීමේ සම්පන්නතාව"

* සරණාගත වීමේදී මෙහෙයවීමේ සම්පන්නතාව දැක්වීමේ අර්ථය;

(අ) දී ආත්ම ප්‍රාප්තිය :-

භාව - ජීවිතයේ විය මුද්‍රාවේ ස්වයං රූපය උරුම කර ගැනීමේදී
ආත්ම ප්‍රාප්තිය මගින් මෙහෙයවීමේ සම්පන්නතාව දැක්වීමේ අර්ථය.

- භාව - ජීවිතයේ විය මුද්‍රාවේ ස්වයං රූපය උරුම කර ගැනීමේදී
- ආත්ම - මෙහෙයවීමේ මට්ටම පරිසරය
- පාණි - ගුණවත් දායක සහයකරුවන්
- මානව - මෙහෙයවීමේ මට්ටම පරිසරය
- විද්‍යා - මෙහෙයවීමේ මට්ටම පරිසරය
- භාව - ජීවිතයේ විය මුද්‍රාවේ ස්වයං රූපය උරුම කර ගැනීමේදී
- ආත්ම - මෙහෙයවීමේ මට්ටම පරිසරය
- පාණි - ගුණවත් දායක සහයකරුවන්
- මානව - මෙහෙයවීමේ මට්ටම පරිසරය
- විද්‍යා - මෙහෙයවීමේ මට්ටම පරිසරය



අර්ථ - මෙහෙළියන්ට නිරන්තර වැඩි පොදුමයා
අර්ථ - සරණවේදි පුද්ගලයාට තර්කය.

(අ) විනිශ්චය කිරීමේ අර්ථය :-

අව - සමාන නිකුත් කිරීම
මෙහෙළියන් සාරාංශයකි

(ආ) විනිශ්චය කිරීමේ අර්ථය :-

"බුද්ධි මගින් විනිශ්චය කිරීමට ද කොටස් ද"

ව. වචන විනිශ්චය

පදවිනිශ්චයේ සාරාංශයට අමතරව "වචන විනිශ්චය" කළ යුතුය.

"පද විනිශ්චය කිරීමට - එම මුඛය වචන මගින්
කරන විනිශ්චය ද පොදු යුග - එහි නිසා කළ විනිශ්චය"
මෙහි වචන 4 ක් දක්වා ඇත.

(අ) දී ඇති ප්‍රකාරය වනුයේ :-

- මුඛ - කතා කළ මහතා කෙළවරේ පොදු
- භාෂි - මෙහිදී දැනටමත් පිරිනිසීම
- කොට - රැකගෙන එන විලිලුම
- අර්ථය - නිර්වචනයේ සාරය තවම
- උපරි - සෙවීමෙන් බැහැර වේ.
- සුභය - පොදුමයාට පරිචයක් ලෙස
- ප්‍රභය - සමාන කිරීමට මුඛයෙන් බැහැර වේ.

(ආ) කොටස් දක්වා ඇති ප්‍රකාරය :-

- කොටස් - දිගු කොටස් සමාන බවට
- දක්වා - පළමුව ප්‍රභය දක්වා පොදු වේ.

(ඇ) පරිචයේ අර්ථය :-

මුඛය මුඛය මගින් කෙරෙන අර්ථය දී ඇත.

(ඈ) නිර්වචනය :-

නිර්වචනය කළ උපරි



VIII. වදන විකෘති :-

කහිං, කම් දෙකම වියක ක්‍රියාව දරනුයේ "ආකාර" ය. එක මොරයන් "අන, ඒ, න" වූ රේ. බහු මොරයන් "අනන්" වේ. මෙහි ප්‍රභේද සඳහන්.

"කඤ්ඤා කම් බාරි කරිය - දරනුයේ වරද නම රේ
අකඤ්ඤා අන ඒ න වූ රේ - බහු අන බහු අනන් වේ."

- උදා: I. අන - කුරලන් ගොලාග මහන්සි
 ඒ - අපුරු නිරිඳෙක් වී
 න - අනන් කබා වැදුරු උපහා
 වූ - මුහු බහු කර වැදුණි
 අනන් - අනන් කඤ්ඤා බහු බහු මුහු -
 - කම් 'ම' නිරිඳෙක් කරන නම බලමු මො

II. සම්පූර්ණයන් - කෙරෙහි අධි නිසා වූ පමණ
 "සේනා කෙරෙහි කම් වූහ පක'ගුරු"

III. දී ප්‍රකාශ අනන් අකාරවර්ණයන් කම් විනිසුණ වූ ලෙස.
 "මදු රජුගේ රාජ්‍යයේ මෙහෙවරු කාන්ත වූහ"

IV. කාලාපීරණයන් කම් විනිසුණ වූ ලෙස.
 "බලා වැළි දිළි වූහ - වීදු වූ දුර මුහු කෙසේ
 මහ මේ රජුට වූ මහ - විය නම් මුහු දුර මහ"
 මෙහි අකාරවර්ණයන් කම් විනිසුණ වෙයි.

IX. වදන විකෘති :-

කඤ්ඤා අනන් කර වර්තන කල්පය එය අමතන වූහ
 සහ. එක මොරයන් "ආ ව ආ" ද බහු මොරයන් "මුහු අන
 ගානේ" මු අනන් වූ රේ.

- උදා: I. ආ - පුකා, කෙරිය ජයෙහි, මුහු පුහු කෙසේ වූහ වූහ
 කම් වූ කඤ්ඤා.
 ව - සාරවත් මහරජ.
 ආ - රහ සඳු, මහා පුහු වූහ.
 මුහු - අනන් සාගරයේ සරවත්.
 අනන් - අනන්, මහා වරලේ.
 ගානේ - සාරවත්; වූහ ගොවිත්ව.



5) සමස්ත අදියර.

" කියලා එක අරුත - සබැඳි සරුකා කාරුණි
එහි යු සමස්ත වීරි තම - එහි බෙ දුග් තමස්ම "

ගාරයක ගාරයක අරුත ඇති වැ (බෙර) එක
වී එක අරුතක තමස්ත වීරි එහි සමස්ත වීරි බෙර කීරි.
එහි පුරුණු දුග් තමස්ම.

*. සමස්ත පුරුණු තමස්. එහි;

1. අවිය සමස්ත
2. විය සමස්ත
3. තමස්ත සමස්ත
4. අරුත අරුත සමස්ත
5. අරුත අරුත සමස්ත සතුරු.

1. අවිය සමස්ත (අවුත සමස්ත) :-

" තමස්ත උපුරුණු - යවී කු ත ත වෑ අවියත
තරුණු සබැඳි ලැබෙන්න - අවිය සමස්ත එ වීරි "

මුළු කොටසක උපුරුණු වන " යවී, කු, ත, ත " ආදී අවුතයන් පසු වැ එ සමස්ත මුළුතම එහි අවුත සමස්තය.

උදා:- "සක කැණි සියෙ අවුත එක තමස්ත යවීරි" "

" යවී + අමස්ත බමස්ත අමස්ත. "

" කුණු ගොළුවට වැළ යවුමෙ සකොස් සක වැළ "

" වීරිය ගොළුක ම - යවුරි "

අසුළු බල - අවුබල

I. ගැරුණු මැරු පුරුණු - කුපුරුණු

තදි මැරු මැරු - පුළුරු

මනා ගැරු - පුළුරු

II. උකුණු ගොළුතම - පුළු

මෙක වන - උපුරුණු



IV. පුර පොතුවන් - වැසුර

පොතො ලැරැ - වැසුන්

කුසල පොතුවන් - වැසුන්

* මෙහි මුල් ප්‍රකාශනයක් ඇත් වුව 'ඔ' අකුර වේ.

උදා:- පකෙස පොතුවන් - වැසුන්

වැසුර පොතුවන් - වැසුර (වැසුර)

2. විධි සමය :-

"පුර පසු විධි වැසුර - කෙසු සහ විධි වැසුර
පුර පසු වා සමය වන - පවිධි සමය වන වේ."

මෙ වා අවසාන විධි සමය වැසුර මුහුර් විධි සමය පකෙස
කෙසුර පසු පසු පසු වා සමය කල්ප වස විධි සමය සමය.

I. කවි විධි :-

උදා:- පක කුරුමන්, පකකුරු - (කවි)

කවි කුරුමන්, කවිකුරු - (කුරුමන්)

විස පුරුමන්, විසපුරු - (කවි)

වි පොතුවන්, විප - (පසු)

පක පොතුවන්, පකප - (කවි)

පුර වැසුරුමන්, පුරවැසුරු - (වැසු)

II. කවු විධි :-

උදා:- පුර විධි පුරුමන්, පුරපුරු - (වැසු, සහ පසු)

වැසු විධි පොතුවන් ලැරැ - වැසු (වැසු)

වැසු විධි පොතුවන් ලැරැ - වැසු - (වැසු)

පුර විධි පුරුමන් - පුරපුරු, (වැසු සහ පසු)

III. කරණ විධි :-

උදා:- වැසු කරණන් උපුරු, වැසුපුරු - (වැසු)

වැසු කරණන් වා කවි, වැසුකවි / වැසුකවි

වා කරණන් පුරු මුරු, වැසුපුරු - (වැසු)

කවි පොතුවන්, කවිප

වැසු පොතුවන්, වැසු

කවි පසු පොතුවන් කවිප



iv. ජනරජ විධි :-

උදා:- බලකතන දිව ප්‍රභූ දත්, බලනු දත්
ජනරජ ජනිත ජරිත ජලී, ජනරජ ජලී

v. වෘද්ධි විධි :-

උදා:- සෙරුත් ලොත් බය, සෙර බය
විනිසෙත් ලුක, විනිලුක
රජු කෙරුත් ලුක, රජු ලුක

vi. සබ්ද විධි :-

උදා:- රජු ජරිත, රජ ජරිත
බුදුන් ජරිත, බුදු ජරිත
රිය ජරිත, රිය ජරිත
ජරුත් ජරුත්, ජරුත් ජරුත්

vii. වෘද්ධ විධි :-

උදා:- උරුත් දු, උරු දු දු දු දු දු දු දු දු
කෙරුත් කෙල්, කෙල් කෙල් කෙල් කෙල් කෙල් කෙල් කෙල්
ජරු ජරුත් ජරු, ජරු ජරු
(විධි කෙරුත් ජරුත්) ජරු ජරුත්, ජරුත් ජරුත්

3. මෙරෙහුත් මෙරෙහුත් සමස්.

" වීදු වතුත් කොර . ජය දු වතුත් සම වතු
මෙරෙහුත් සබ්ද සබ්ද වතු - මෙරෙහුත් සමස් ව වීදු."

විජය වතුත් කොර වු සමස් වතුත් සමස් වතුත්
වතුත් විජය කොර කොර සමස් වතුත් සමස් වතුත්
සමස් වතුත් සමස්.

උදා:- උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත්
උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත්

ii. උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත්
උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත්

ජරු උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත්

iii. උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත්

උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත් උරුත්



කෙසරන, ස්ත්‍රීසප්තරු, රජ මහා පාල, සුරස, සන් කුමාර, වරාකුම, 2003, 2004

4. වෘත්තීය වර්ග සමස්ත :-

"කියලා වෘත්තීය වර්ග - පරිපාලන වෘත්ත වැස්සේ
එසමස්ත වෘත්තීය වර්ග ගැන පහ වෙ සත් විධිකරව"

වෘත්තීය වෘත්තීය වර්ග කැති විවිධ වැඩ පිටි වෘත්තීය
වර්ගයක් ප්‍රකාශ කරන කල්හි එය වෘත්තීය සම්ප්‍රදාය සහ
පුරුදු සහිත. එහි විශේෂ සහිත. ඉංග්‍රීසි, පාලි, සුරස
සහිත, කලාව, කලාව, සම්ප්‍රදාය, වෘත්තීය, සම්ප්‍රදාය, පාලි
සහිත. වෘත්තීය වෘත්තීය වර්ග 3 ක.

එනම්:- I. විවිධ සහිත සමස්ත

- I. කැල පුස්තක සමස්ත
- II. වෘත්තීය පුස්තක

I. වෘත්තීය වෘත්තීය සමස්ත වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය
වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය

වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය
වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය
වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය
වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය

II. වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය
වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය
වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය

III. වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය

වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය වෘත්තීය



5. ද වරක් සමස්

"අප නමොක් වන - සමුද්‍ර වා හෝ භූමියේ
ද වරකා මු පද සමාච් - ද වරක් සමස් ගණිතේ."
ඒ සමස් පදයන්හි අංග ප්‍රධාන වන කල්හි ද, සමුද්‍රය ව
ප්‍රමුඛ වන කල්හි ද කාරුච්‍යයෙන් මු පදවල අන්වේ
'ද කාරුච්' සමස් ගණිතේ.

උදා:- නර ද සද ද - නර-සද
සාරිභුක ද ව්‍යාලයලය ද - සාරිභුක ව්‍යාලයලය
සුභ්‍යු ද සුභ්‍යු ද රිය ද පද ද - සුභ් සුභ්චයපද
* මෙහි අංග ප්‍රමුඛ ස්වභාවයන් බහු වචනය ද අනිමක ය.
උදා:- බමසුරාගරෝ හමිකි.

* සමුභය ප්‍රමුඛ භාග ඒකවචනය අනිමක ය.
උදා:- හි ගාලුච්

ම. මෙසෙසුන් මෙසෙස් අරියර.

විමෙභන හා විමෙභන අකර සන්ධානය මෙන් විස්තර වේ.
සමු - සමස්කාන යන නිකානානවන්හි අනුමාර්ය අංගයක් මු
මෙය මෙහි බසව ද සන්ධාන කිරීමට කකුමරය උපකෘත දරය.
පමාක් මෙය මෙහි බසෙහි අනුමාර්ය අංගයක් ගොවේ. ස්වස්
සමර කකුමරය අය වඩාන ප්‍රකා කිරීමට උපකෘත මෙහි ගුණමේ
ඒ තනු විස ප්‍රකුය.

"නමොක් අන මෙසෙස් - මාගා පද මෙසෙසුන් ගණි
මෙසෙසු රෙදු මුභු විධස් - මෙසෙසුන් මෙසෙස් සම වේ."
ප්‍රමුඛ මු අරචය විමෙභන ගණිතේ. වර්තන කරන පදය
විමෙභන ගණි විමෙභනයෙන් මෙසෙසු මු මුභ හා විමෙභන
විමෙභන පදයෙන් ද සමාන වේ.

"මෙසෙසු මෙසෙස් සම වේ. මෙසෙසුනා මුභු විධස් බස්
මොසෙසුනා තන අරියමෝ - කවිකමන් මෙරපකුයේ"

කුලය විකරකයෙන් මෙසෙසු කල්හි විමෙභන විමෙභනයන්හි
මුභ විමෙභන සමාන වේ. මෙසෙ මොසෙසුනා කල්හි කවිකමන්හි
පරිප්‍රේෂන මුභේ ත්වමයකන් මෙරම මෙසෙසු.



* විශේෂ විශේෂයන් සමග ලිංග, විෂය, වචන
යෙදූ අයුතු තරුණ වයස, (ආරක්ෂක විශේෂ)

"නමුත් මුහුණ - මුළු ජීවිත වසර
සර ජීවිත දින - සහ රෙසෝ'ඩු ප්ලස්"

කම ජීවිතයන් හැකිවීම මුළු සර, සර මෙන් කලහ
දිනක් ඇති ලෙස සෙසෝ ගැනිනි විශේෂ රකුන් මු
මුහුණ වේදිකා.

* අන්තර්ගත කැටු විශේෂ යෙදුම. (ආරක්ෂක විශේෂ)

"නමුත් ජීවිතය සහ - වින'යු අනා වසර"

වදි අනුකූල කෙසේ දී - වර මුහුණ සරක.

අනු, අනාගත, වේදිකා යන කාල මුහුණ අයත් වදි
යන් යම් වරින් මුහුණ ගොරකාට ජීවිතයන් දින ගනී
දිනේ මුහුණයන් හද වේදිකා.

* නමුත් මු, නමුත් මු " යන අර්ථ පමණ යෙදුම.

"මෙසේම මෙසේ වී - කවිකම 'සර' මුහුණ
අරුත් විස්තර වර්ග - මෙසේම යෙදු මු දු"

විශේෂ, විශේෂය විස් කවිකමේ කවිකම වරින්
මුහුණය අර්ථ විස්තර කරන අවස්ථාවේ විශේෂ
යට "මු" යෙදුම යෙදුණා.

දිනි! කෙසේ යන මහ විනාද රුමන් නම

සදි නමුත් හෙදිලලලු ජාති.

මෙසේ කවිකම වරින් විශේෂ විශේෂ තරුණ
කරණ.



7. කරිය පරිසර

ක්‍රියා කිරීමේ පද්ධතියේ එහි කාර්යයන් ප්‍රභේද පද්ධතියක් මෙන් පරිසරයන් විස්තර වේ.

• ආහ ජවි ගල වෙදුවේ - තදි රැදි විය වැස් ස්තා
කුලු වැස් කුතුම් කුකුලුවේ - දිව් ආ දු කම් ව්ලක්"
ආහ (කවිමෙන්), ජවි (ජවිමෙන්), ගල (ගලිමෙන්),
වෙදුවේ (විදිමෙන්), තදි (තදියමෙන්), රැදි (රැදිමෙන්), විය (වියවිමෙන්), වැස් (වැස්මෙන්), ස්තා (ස්තාසිමෙන්), කුලු (කුලු
විමෙන්), වැස් (වැස්මෙන්), කුතුම් (කුතුම්මෙන්), කුකුලුවේ
(කුකුලුවේමෙන්), දිව් (දිව්මෙන්) ආදී ආකාරයට වේ.

" දිස් මුඛ ජවි දිපුම් - ය රක් වැදි වැදි බොහෝ "

කර ජවි'ස් වැස් වර දු - තම් ආ දු සකම් තම්"
දිස් (දිස්මෙන්), මුඛ (මුඛිමෙන්), ජවි (ජවිමෙන්), ය (යමෙන්),
රක් (රකිමෙන්), වැදි (වැදිමෙන්), වැදි (වැදිමෙන්), බොහෝ (බොහෝමෙන්),
කර (කරිමෙන්), ජවි (ජවිමෙන්), මුඛ (මුඛිමෙන්), වැස් (වැස්මෙන්),
වර (වරමෙන්), දු (දුමෙන්), තම් (තම්මෙන්), ආදී ආකාරයට වේ.

" දු වැදි සකම් වන - කුකු වර් ජවියේ ව්‍යුරය "

කුකු කම් වේ ජවි ජවියේ - සකම් රකිමෙන් ව්‍යුරය "
කුකු වැදි සකම් වන කුකු කුකු ආදි ප්‍රයෝග ව්‍යුරය,
කුකු, කුකු වන සකම් ප්‍රයෝග සකම්මෙන් ව්‍යුරය වේ.

" ආහ ක ම ජවි වැදි - කරිය ව්‍යු කුකුරුවේ "

කුකුරුවේ ආහ කුකුරුවේ - ව්‍යුරය කුකුරුවේ ආහ "
ආහ 'ක' වැදි 'ම' වැදි හා සම්බන්ධ කුකු කුකු වන
ක්‍රියාව දිව් වැදි තම් ව්‍යුරය 'ආහ' වේ, තම් ව්‍යුරය
'විකුකු' වේ. ව්‍යුරය ව්‍යුරයේ 'ආහ' වේ.



- ඒ - ජනිතූ චුරුක් පළ කඳු, කළු, කළු.
- උ - ඒ නිවැසිතූ ලොකු, ලොකු, ලොකු
- උ - මරණයේ බුක්, බුක්, බුක්.

අභ්‍යකරක අනික බුමුමා ප්‍රභා මෙරෙස් ය.

* විකිලා බුමුමා :-

උදු:- අක් - වස්වස්තු මුත්තක මාක්.

මුක් - ඒ ඇතිරියේ ප වීදිය.

පක් - දැක්වියේ දක් දැක්.

වස් - උඩුපුටුවේ මෙර බොක්.

තමා යන්නායේ 'මු' ප්‍රභාය ද කැමැත්ත.

* අභ්‍යකරක බුමුමා :-

උදු:- අත්තෝ - සුචරි කළු මෙරේ දික්දු ප්‍රදානෝ.

අත්තානු - පස්සරානු පවිදි මත්තානු.

තානු - අත්තරිය හ කළු මධි ලොකුතානු.

(දකුණෙන් උරුක වීම දැරේ.)

"ක අත්තරු අරුතා - මෙම පසු නිපු අරියේ රේ ම අත්තරු මු පසු උ පසු - වියුණේ පසු ම කර හා"

"ක" යනු කාරක අරුතෙන් (මධ්‍යම ප්‍රභායෙන්) මෙම ප්‍රභායෙන් 'න' හා 'නු' රේ.

"ම" යනු කාරකයෙන් (උරුකම ප්‍රභායෙන්) 'මු' කාරකයෙන් මුක්, උ කර සන්න මුක් රුක මුක් මේ කර පුක් මු මේ කරයක් ද රේ.

උදු:- කෝ - කෙර මෙර පුච්චි කෙරෙහි, කළු. (අනික)

(පක, බු) දික් රේ කෙරෙහි, කරනු. (විකිලා)

මතු රෙහි පුර අත්තේ කරන්නෝ; කරන්නානු.

(අභ්‍යකර)

මත් - ඇත් මෙර අත්තරියේ නිවේ, නිවේ, නිවුලු, නිවුලේ.

(පක, බු) නිවුලු, නිවුලු. (අනික)

දික් දිලිබ මුත් පුක් නාතුරු බෙරේ, බෙරේ,

බරේ, බරේ, බරේ, බරේ. (විකිලා)



මතු ලොව්තුරු දහම බන්ධනාගාර, බන්ධනාගාර,
බන්ධනාගාර, බන්ධනාගාර. (විකාශන)

*. ව්‍යවහාරයන් රසයෙන් පිරිසිදු ක්‍රියා රසයෙන්.

මෙහි 'ම' සම්බන්ධ කර කල්ප ක්‍රියා දක ප්‍රකාශ.

*. කාලාපීයකට අයත් වනාහි, ප්‍රකාශ අනුව ලිපි හා විචාරණ
අනුව සෙයන යනු:-

උදා:- දැන් පදනම රජ කරන්නේ පොසුම.

පහත මෙහෙයවීම් අවිදි.

මායා ඇති පුරුණ මිත්‍ර.

මහලුපුත්‍ර සොමනස් නම් පරපු වැඩි වුවහ.

විසි උවුණු රහස්‍යවල බන්ධන.

ආදිය යනු බන්ධනයන් අර්ථ ක්‍රියා යනු මහ
කල්ප කාලාපීයකට අර්ථයන් රාශියෙන් ප්‍රකාශ වූ පරපු ලිපි
හා විචාරණ ආකාරයට කරේ.

(2). විවිධ ක්‍රියා පුරුණ.

(විවිධ ක්‍රියා පුරුණ.)

"විසි කිරිය රස - අත ක පද වැඩි ඇති

කම රැකූ කෙසේ කිරිය ද - අනු පද අසබහව හා

පුරුණ ක්‍රියාවන් කෙරෙහි ද පුරුණ පුරුණ, මධ්‍යම

පුරුණ විධි ක්‍රියාව ද, ආකාරය ක්‍රියාව ද කරනාදියෙන්

මෙහි කල්ප ක්‍රියාව ද අසන්නාව ක්‍රියාවක් සමඟ දැක්වෙන්න.

*. පුරුණ ක්‍රියා :- (විසි කිරිය)

අනුන් විසින් මෙහෙයවනු ලැබූ ආකාරයෙන් ක්‍රියාව

පුරුණ ක්‍රියා නම්.

"පර විසින් මෙහෙයනු ලැබූ කිරිය විසි කිරිය නම්."

මෙහි කල්පයන් පුරුණ ප්‍රකාශ අන්තර්ගත වේ. මධ්‍යම ප්‍රකාශ යනු මෙහි
රසය.

උදා:- කම කෙසේ අසරි පහත බැවින්.

මහලයනා යොහාන් කෙසේ.

මෙහි පුරුණවල මෙහි පුරුණයන්.



"අකම ඈතම මේ - විසදුම් මැ විය හි
බහුකම ඈතම විසදුම - මැහැර මො හා මේ."

මෙහෙයවීම මැදිහත් වීථයෙන් අකමකය අකමක මේ.
අකමකය බහුකමක මේ මෙහෙයවීම මැ අය කෙරෙහි
"මො" නිශ්චය යෙරේ.

උදා:- සුරතල අනන්ත මො මේ වියම,
"හා" යනා කෙරෙහි අහාර වීම "මො" ගොරෙරේ.
මුමුණින් පුතු බලන දිදි රෙමා අරමන්.

* විවි ක්‍රියා :- (විදි කරිය)

මෙහි දී සමෙකුට සමස්ත කරීමට අනු කෙරේ. විධානය
සිදු කරන්නේ තමන් මුදිරිපත් සේම වර්තමාන මා (මධ්‍යම පුරුෂ)

"මස්මන් අනාරු - මොමොන් මැ මොක අනාරුන්
අරුන් මොක හා අන් - සබදාම වර්තමාන විදි"

මෙහි අ, ඒ, අත්ත, අත්ත, අත්, උ පස රුණි.

වර්තමාන අනාගත රූප මොසක තැන් ම අනාරුමෝ
මෝ අනාරුමෝ හා සබද මෝ අනාගත සබද කරකයන්ට කළ
විධාන 'විවි' නම මේ. මෙහි මා 'අ, ඒ, අත්ත, අත්ත,
අත්, උ' යන ප්‍රකාර යෙරේ.

උදා:- අ - බලන, හා දු බොණ.

ඒ - සුරතල මහනා.

අත්ත - මෙකර මේ විසන්ත

අත්ත - හම් පුඩ : දහම මෙසන්ත.

අත් - ගුණකා 'හිතම මෙහි බණව.

උ - සේරාන්, යහක් දකු.

(මෙහි සිය විධානයක අභිමතයන් යුක් මේ.)

* අභිමත ක්‍රියා :- (අභි කරිය)

තම ම මුමු මොමු මො මුමුමො යන අකුණින් පුතු ක්‍රිය,
අභිමත (අභි) ක්‍රියා නම මේ. අනන්ත තැනක "කර මො"
අදී පුරුෂා ද මේ අකුණින් කළ හැක්කේ අකුණින්



වෛද්‍ය ආචාරිකා ක්‍රියා මොහොත 'පුරවිතා ක්‍රියා' වශයෙන් සිටුවා දැක්වීම.

'මුළු මානවත්වය' වන බැවින් ආත්මයෙන් පැහැදිලි කරගත් 'ආචාරිකා' නමින් මෙම ප්‍රකාශනය පවත්වා ගත යුතුය.

උදා:- පරපුරේ මා මුළු කමට මුද්‍රා කරනු ලබන විට මෙහි වැදගත්කම වන්නේ මෙයයි.

* විශාල ක්‍රියාවක් වශයෙන් මෙහි ප්‍රතිඵල වශයෙන් පමණක් පමණක් ආචාරිකා ක්‍රියාව ප්‍රතිඵලයක් ලෙස.

* කාර්යක්ෂම ක්‍රියා :- (කාර්ය කිරීම)

"මේ විද්‍යා ක්‍රියා - මෙහි කාර්ය කමට වැඩි වීමක් නැත. එය වෙනස් කරනු"

මේ කාර්ය මඳ සිදු ක්‍රියා පදනමක් ක්‍රියාව කාර්යක්ෂම වන බවට පත්වීමට කාර්ය ප්‍රකාශනය වෙනස් කරනු.

"විද්‍යා 3 එය මැද ආදායම් මට්ටමට වඩා වැඩි වීමට හේතු වනු ඇත."

විද්‍යා කාර්යක්ෂම ක්‍රියා ප්‍රකාශනය මතු "ම" ප්‍රකාශනය මඳ වැඩි වීමට වඩා වැඩි වීමට හේතු වනු ඇත.

උදා:- වැඩ මට්ටම කෙරෙහි කාර්ය දැක්ම, පුද්ගලික වැඩ මට්ටම වැඩි වීම, සමස්ත වැඩ මට්ටම වැඩි වීමට හේතු වනු ඇත.

"මේ ප්‍රතිඵලයක් වශයෙන් මෙහි මට්ටම වැඩි වීමට හේතු වනු ඇත." මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙහි මට්ටම වැඩි වීමට හේතු වනු ඇත.

උදා:- මට්ටම > මට්ටම.



"නිකුත් කළ ජාතික කවි පුවත්පත ද මෙහි රැස්"
නිරයාපයෙහි ජාතික කවි පුවත්පත ද මෙම(න)පුවත්පත
අනුමතය.

උදා:- බැවලිණි.

"මම ආරම්භ කළ මෙම කවි ගාථා"
මේ ආදිය කෙරෙහි ම කවි ද මෙම කවි ද රැස්.

උදා:- කුසුම මොම වැනි.

"විදි නිසා කරනු, මොනනු ආ රේ"

විවිධ ක්‍රියා විවිධයන් "කරනු, මොනනු" ආදිය මේ මෙන්
"නු" ප්‍රකාශයෙන්, එම කවි මෙන් මේ ව්‍යුහයන් වැනි.

* අසන්නාමය ක්‍රියා (අසන්නාමය කිරීම)

"කෙසෙල්ල කෙසෙල්ල ද රැ - මොනම වූ මොන අන්යම"
අරුණ කළ අරුණ - මොන කිරීම 'අසන්නාමය' ගාථා"
කළමුණකරු මෙන් මානුෂ්‍යයන් මෙන් මොන මොන අන්යම.
- මානුෂ්‍යයන් මෙන් කළමුණකරු මු ක්‍රියාව "අසන්නාමය" ගාථාවේ.
මෙන් "ක" ප්‍රකාශය මෙන්.

උදා. අසන්නාමය:

මොනම කළමුණකරු 'මානුෂ්‍යයන්' යන
මානුෂ්‍යයන් මෙන් මානුෂ්‍යයන්

උදා. කළමුණකරු:

උදා කළ කළ මුණකරු මුණකරු මුණකරු.

උදා. "මුණකරු" අවි ප්‍රකාශය ද අසන්නාමය මෙන්.

මේ විසා මොනකය මුණකරු
මුණකරු මුණකරු මුණකරු
මුණකරු මුණකරු.
මුණකරු මුණකරු.

මෙහි ප්‍රකාශය අසන්නාමය ප්‍රකාශය අසන්නාමය කෙරේ.

* ප්‍රති ක්‍රියා (පෙර කිරීම) :-

"මම කළ කිරීමකට - පෙර කිරීමට ආ ආ රේ"
මුණකරු මුණකරු ද මුණකරු ද - මුණකරු මුණකරු ද"



දුරව ක්‍රියාවට එක කණිකා ක්‍රියාවලිය ඇ, ආ, ඊ, ඉ, යාදිය අනුව 2 රන්කව 2 වේ. චිත්‍ර ක්‍රියාවලිය වන, වා ප්‍රකාශ වේ.

- උදා:- ඇ - බවකව ඇර යා වදින
- ආ - රෙරේ පුර වුද වු
- ඊ - රිච්චල වල කාතාකුච් ආක
- ඉ - වච්චු රකා යාජන රැක.
- ආලා - දිවුච්චල මකලා දිකලා වැව්
- ආලා - කරකි ජිච්චකලා කරනු
- ඊලා - බවර කෙරෙහි වකර වී වීලා වේ
- ඉගලා - සහ යා රකාජනලා වැව්

* '2' කාරය වෙත රකාච රොහ අවුච්, අවුද, රොච්. සහ රැච් 2 සුදුසු වරිච් පුච්චිය රෙච් රෙරේ.

* පුච්චිය වැව්ලා 'ච්, ච' ආදී ප්‍රකාශ වනවන ඇ, උදා:- 'ච්චච, කුච්චච' "

* චිත්‍ර ක්‍රියා (චිත්‍ර කිරීම) :- (කාරිකා)

අවසාන ක්‍රියාවන් අවසාන වනවන ම චිත්‍ර ක්‍රියා චිත්‍ර ක්‍රියා ගත් රචි කිරීමට අනුච් "ච්, වා, ච්" යන ප්‍රකාශ වන වර්තන රචන ක්‍රියා සුදුසු වනු ලැබේ.

- උදා:- ච් - වර සක කාච්ච් අලා
- වා - ච්ච්චා ච්ච්චා.
- ච් - ච්ච්ච් උදු රෙච් ච්ච්ච් කුච් ච්ච්ච්ච් වැව්.

කාලරා වා ක්‍රියාරා ප්‍රකාශ කිරීම අදහස රොච්ච් සංච්ච් මාත්‍රයක වෙනස් කිරීම ලැබේ.

දුරව ක්‍රියා වන අවසාන ක්‍රියාවට රචන චිත්‍ර ක්‍රියාවන් ව.



(තොළිරමණ)	තොළු	+	උය	-	තොළු
(වෙළුරමණ)	වෙළ	+	උය	-	වෙළු
(ඔළුරමණ)	ඔළ	+	උය	-	ඔළු
(කියරමණ)	කිය	+	උය	-	කියු
(ලියරමණ)	ලිය	+	උය	-	ලියු
(වැස්සිරමණ)	වැස්ස	+	උය	-	වැස්සු
(කරිරමණ)	කර	+	උ	-	කඋ
(භරුරමණ)	භර	+	උ	-	භඋ
(වැඳුරමණ)	වැඳ	+	උ	-	වැඳු
(ඡුරුරමණ)	ඡුරු	+	උ	-	ඡුරු
(කරුරමණ)	කරු	+	උ	-	කරු
(ඡුරුරමණ)	ඡුරු	+	උ	-	ඡුරු
(රුරමණ)	රු	+	උ	-	රු
(ඡුරමණ)	ඡු	+	උ	-	ඡු
(කරමණ)	ක	+	උ	-	ක
(රුරමණ)	රු	+	උ	-	රු
(ඡුරමණ)	ඡු	+	උ	-	ඡු
(කරමණ)	ක	+	උ	-	ක
(රුරමණ)	රු	+	උ	-	රු

* කරණ කරක කරුණ :-

- ඡුරු රුරුණ (රුරමණ) රු/රු - රුරු (රුරුණ)
- ඡුරු වැස්සුණ (වැස්සිරමණ) වැස්ස - වැස්සු (වැස්සුණ)
- ඡුරු ඡුරුණ (ඡුරමණ) ඡුරු - ඡුරුණ (ඡුරුණ)
- ඡුරු කරුරුණ (කරිරමණ) කරු - කරු (කරු)

* ඡුරුරුරු කරක කරුණ :-

ඡුරු රුරු ලැරුණුණ (රුරමණ) රු/රු + රු - රුරු (රුරුණ)

* ඡුරු කරක කරුණ :-

ඡුරු රුරුරුරු රුරු රුරුණ (රුරුරුරුරු) රු + රුරු - රුරු (රුරුරුරුරු)



*. ආකාර කරක කාරක:

ජ්‍ය ව්‍යංජන (ච්ඡේදන) ව්‍ය + ජ්‍ය - ච්ඡ්‍ය (ච්ඡ)
ජ්‍ය ජ්‍ය ජ්‍ය (ච්ඡේදන) ජ්‍ය + ජ්‍ය - ජ්‍ය (ජ්‍ය)

*. භූත කිරි ය - භූත කාරක:

(කිරිච්ඡේදන) කිරි + භූ - කිරිභූ
(ච්ඡේදන) ච්ඡ/ච්ඡ + භූ - ච්ඡභූ
(ව්‍යච්ඡේදන) ව්‍යච්ඡ + භූ - ව්‍යච්ඡභූ
(ච්ඡච්ඡේදන) ච්ඡච්ඡ + භූ - ච්ඡච්ඡභූ
(භූච්ඡේදන) භූච්ඡ + භූ - භූච්ඡභූ
(ච්ඡච්ඡේදන) ච්ඡච්ඡ + භූ - ච්ඡච්ඡභූ
(ච්ඡච්ඡේදන) ච්ඡච්ඡ + භූ - ච්ඡච්ඡභූ

මීට අමතරව ච්ඡ, ච්ඡ, ච්ඡ යන ප්‍රකාරයේ භූතකාරකයන්
මෙසේ.

ඉහත සඳහන් ක්‍රියා පදනමකින් සිදු වූයේ භූතකාරක
-න්ව ප්‍රකාරයකි. ඒවා භූතකාරකයන් "ච්ඡේදන පද" නමින්
දැක්වේ. භූතකාරකයන් "ච්ඡේදන පද" නමින් ද
ප්‍රකාරයෙන් දැක්වේ.

ච්ඡේදන පද = භූතකාරක (භූතකාරකයන්)

*. ච්ඡ ප්‍රකාරය

ච්ඡ ච්ඡ (ච්ඡච්ඡේදන පද) ච්ඡ + ච්ඡ = ච්ඡච්ඡ - ච්ඡ
ච්ඡච්ඡ ච්ඡ (ච්ඡච්ඡේදන පද) ච්ඡච්ඡ + ච්ඡ = ච්ඡච්ඡච්ඡ - ච්ඡච්ඡ

*. ච්ඡ ප්‍රකාරය

ච්ඡච්ඡ ච්ඡ (ච්ඡච්ඡේදන පද) ච්ඡච්ඡ + ච්ඡ = ච්ඡච්ඡච්ඡ
ච්ඡච්ඡ ච්ඡ (ච්ඡච්ඡේදන පද) ච්ඡච්ඡච්ඡ + ච්ඡ = ච්ඡච්ඡච්ඡච්ඡ (ච්ඡච්ඡ)

ච්ඡච්ඡේදන පදයන් සඳහා යොදා ගන්න "ච්ඡ, ච්ඡ" ප්‍රකාරයෙන් දැක්වූ
සමානව ම ඉහත කාරක පද වලින් භූතකාරකයන් දැක්වේ.

ච්ඡ + ච්ඡ - ච්ඡච්ඡ > ච්ඡච්ඡ

ච්ඡච්ඡ + ච්ඡ - ච්ඡච්ඡච්ඡ > ච්ඡච්ඡ

'ච්ඡච්ඡ + ච්ඡ' - ච්ඡච්ඡච්ඡ > ච්ඡච්ඡ



*. ඔ ප්‍රකාරය.

ව්‍යු + ඔ - ව්‍යව (ව්‍යව දිනව)

*. ඉ ප්‍රකාරය.

තකු + ඉ - තකු (තකු දුරක)

ගම + ඉ - ගමී ගමන වුයේ

සල + ඉ - සලී සලකන වුයේ

විච්ඡේදන

ඉච්ඡේදන

තාවී දුවනුයේ

තාවී + ඉ - තාවී

තොටු තවුනු වුයේ

තොටු + ඉ - තොටු

සබර රහ

සබ + ඉ - සබ

බලය ඇතිවේ

බල + ඉ - බලී

කර ඇතිවේ

කර + ඉ - කරී

තුන ඇතිවේ

තුන + ඉ - තුන

*. කා ප්‍රකාරය.

දාන සුමු (ඒකමුහය) දාන + කා - දානා / රෙතනා

සේව ලෙව් ලෙව් + කා - ලෙව්කා

*. මුඛ ප්‍රකාරය.

රුවන මුඛ ලදී - රුවන + මුඛ - රුවනමුඛ

දිවුරුණ මුඛ ලදී - දිවුරුණ + මුඛ - දිවුරුණමුඛ

*. වච්ඡ ප්‍රකාරය.

කුරු මුඛ (කුරු වන) කුරු + වච්ඡ - කුරුමුඛ

තිය ඇතිවේ (ප්‍රවෘත ඇති) තිය + වච්ඡ - තියමුඛ

*. මන ප්‍රකාරය. දිවුරුණ (දිවුරුණ ඇති) දිවුරුණ + මන - දිවුරුණ

*. ඊ ප්‍රකාරය. පුනටු තිය (පුනටු තිය වුයේ) පුනටු + ඊ - පුනටු



සිරිමත්ස්ස සර්පයාගේ වචන " ව, ඉ, ඊ, ක, ච, චි, ඛ, ඛ, චු, චා " යන කාර්වක ප්‍රකාශ 9 වරකි. ආර්යයන් ඊට අමතරව සිංහලයන් " කර, කම, මය, මුඛ, වරි, වල, වෘක්ඛ, වෘක්ඛි, වෘක්ඛ, වෘක්ඛ, චුක්ඛ, වෘක්ඛ, වෘක්ඛ " ආදී ප්‍රකාශ රැසක් කරති.

9. වුඛ වුචුඛ වුච්චර
උච්චාභුච්ච වුච්චරය

" ඔප්ප කම වීඛ - කම්මකුරුභු වුචුභු ආම්
ඔභු රුරුභු වුචු ආම් වුචු - ඊචුචු වීඛ ඛම්මුච්ච "

" කරම, කතී වච්චයන් කමන්ගේ වච්චකන්ද භුචුරු කරන විට " භුචුච්ච " ගම වේ. ඔවුන් රුරුභු ප්‍රචා වච්චකන්ද ගත විට " උච්ච " ගම වේ. "

කම් වච්චයට වච්ච වච්චකන්ද කම් වච්චකන්ද වන අතර කතී වච්චයට වච්ච වච්චකන්ද කතී වච්චකන්ද ගතී. යම් වාක්‍යයක රෙදි වෑන වච්චයා ක්‍රියාවේ කම්ම රාක්කය වෙන්නේ නම් එම කම්ම ජාතික කම්මකන්දයන් සේ, කම්ම භුචුච්ච විට භුචුච්ච වච්චයන් වච්චයන් වච්චයන් කතී කරන වාක්‍යවලදී කම්ම භුචුච්ච වේ. වාක්‍යයක රෙදි වෑන වච්චයා ක්‍රියාවේ කතී රාක්කය වෙන්නේ නම් එම කතී ජාතික වච්චකන්දයන් සේ, කතී භුචුච්ච විට භුචු වච්චයන්.

" මෙ වාක්‍යවල දුක්ඛ කම්ම උච්චා ගම වේ. වච්ච භුචුච්චයාගේ භුචුච්චා ගම වේ. කරුණ උච්චා වූ කල්හි කිරිමේ භුචුච්ච රේ. "

" මෙ දු ජුභු කම්ම - චුභු ආම් වූචු වුචුභු ආම්
චුභු වච්ච කම් කම් වුචුච්ච - කම් චුභුච්ච දු චුච්චාම් "

උදා:-

කොටිය වීච්ච මුච්ච මරු මෙඛ (මෙදු ජුභු)
කොටිය මුච්ච මරේ.



"දිනමි ගරුමාසාරියු විජිත රජුන්
මෙ ජුනි කම් මුස කඟු අමුස ගම්"

"මේය මෙමෙ ගරුමාසාරියු විජිත රජුන්" මේ ආදියෙහි
කර්මය උක්ත දී කතීං අනුක්ත දී මේ."

"එදමේ අරීසලා පිඳිපරමෙය
මෙ ජුනි කඟු මුස කම් අමුස ගම්"

"එ දිනමි අරය සංඝයා පිඳිපරමෙය." මේ ආදියෙහි
කර්මය උක්ත මා අකර කම් අනුක්ත ගම් මේ.
කේවල ක්‍රියා පරයෙහි උක්තානුක්ත වීම මෙමෙය වේ.

"ගම් චිවි කෙදිනදින - ගමරන් කුමුටු මා වීම
එහි පිඳිවල මිනු බලා - මොසුරු මාසන මෙමොසේ
මෙ ජු අකම් කිරියමොහි මුස කඟු"

"ශ්‍රීජම මු අරුමෙ කේජනි විකමම මුමකි ඇති රජු
මාමෙහි මු විරෙහ කම්දියේය. මිනුමෙ ප්‍රතිපත්තිය වීම කුඳ
බලා මුමේමකි ගාම ම ගාසන අදහස්ය."
මේ ආදිය අකරමක ක්‍රියාමොහි උක්ත කතීං මේ.

"රුදුරු වයෙහි 'කුන - හද දුටුරම පිටිටු කම්
එහි මුමුමම කමෙමල මෙස. මුමම මුරුදු කෙරෙකෙහි
මෙ ජු සකම් කිරියමොහි මුස කඟු.

"අනංගය චිකමරයම වයෙහි ක්‍රීමරම හදමක ගමෙහි
සිටුරම පිටිපියේය. එහිදී මුමම කරුර ඇති මා කමෙහි සෙමො-
-සකුමම මුරුදු කොම කමෙමකි ගම් රුකි සිටි ද?"
මේ ආදිය අකරමක ක්‍රියාමොහි උක්ත කරම මේ.
(අනංගය සිටුරම පිටිපියේය.)

"සමෙමේ කඳි දිකා - විකෙමුරු මෙයදී විකෙදී
මුමුමෙහි සක මරුර එසි කාමාචි උපුරම 'සිමෙමේ"
මේ ජු අරුම කිරියමොහි මුස කම්.



"සල්ලාමය ත්‍රියංගකාවචය නම වෙරදක දික සකුටව
සුඛනිරය වැස් ගාමක ගාරාමය එන විදර්ශ. පසුව (එය)
උදරන සුළුපත් රමාන තිස සෙවේය."

මේ ආදිය ජර්ම ක්‍රිය (කාර්මක ක්‍රිය) මාර්ගය උක්ත
මා කරම වේ.

* ජර්ම ජන වෛශ්ඨික:

සරලම ව්‍යුත්ත සත් ගරද
(සල්ලාමය විෂ්ණ විෂ්ටම මද ආස් ගුණික යුද)

"ඒ ඒ විධිමති ජර්මනි සමස් පස් නම නම විධි
ජර්මනි වුණු නම් කෙරේ."

ඒ ඒ විධිමතවත් ජර්මවත් සමස් ප්‍රකාර නම
නමවත් විධිමත ජර්ම උක්ත නම් කෙරේ.

යම් විධිමතවත් සදා ජනාගාරව සමස්ස ජනි
මේ නම් සම සමස් පදයන් ඒ විධිමතවත් උක්ත
කරීමේ විධිමතවත් කර්මක ප්‍රකාරවත් ඒ ඒ ප්‍රකාර
වලට පදයන් ජර්ම උක්ත කරීමේ මෙහෙය කිරීමේ

උදා:- සමස්සවත් උක්ත මා ජර්ම:-

<u>සමස් පදය</u>	<u>උක්ත පදය</u>
සාකෘත	සකරුවේ
සියපත	පිටුව

කර්මකවත් උක්ත මා ජර්ම :-

<u>කර්මක පදය</u>	<u>උක්ත පදය</u>
ගුණි	ගමන මෙහෙය
ගුණි	ගුණ පදවත්

"ජන කර්මයන් ගත වෙර විධිමත ජනාට වු ජනි වෛද්‍ය.
වුන් ජනිම ජර්මනි ගවණු.

මෙහෙය ක්‍රිය පදයන් ගත නම් ප්‍රථම විධිමත කෙරෙමට
වු ජනිම වෛද්‍යන.

උදා:- වෙර'වර මාග් තිස විදික ගමන ජන නම් (වේ)



10. කිරිය කරු රු සබද වැඩ
(ක්‍රියාකාරක රු සමබන්ධ වැඩකාරය.)

"කළු කළු කරනු නා - සපුරුණු වැඩි වැරදි
මේ වියු වියන සයම මා - කරු මේ වියු පවුලෝ"

"කිරිය තරුණම - රන්මාන මේ සකරු මේ
සබද වැඩුණේ වන වූ - මෙවන් වැඩුණේ මොලෝ"

"කළු, කළු, කරනු, සපුරුණු, වැඩ, ආකාර යන් මේ
කළු වනුණු නයම ම පවුලු කරනු මේ කළුන."

'ක්‍රියා තරුණත්වයට රන්මාන මෙම පවුලක මේ
මේ. සමබන්ධ, ආලෝක වියන මෙම ආකාරයන් මොලෝ
තරුණ වැඩුණේ කරනු ලැබේ."

*. කරනු වැඩේ වැඩි වැඩ:

"කරනු වැඩ කරනු තරුණත්වයට කරනු කරනු
සපුරුණු මෙම මෙම මොලෝ මොලෝ" (මොලෝ, පවුලු)

*. කරනු වැඩේ සමබන්ධ වැඩුණේ:

"කළු කළු ව කරනු - සපුරුණු කරනු ව
වැඩුණු මෙම මෙම මොලෝ: - කරනු මෙම" (කරනු)

<u>සමබන්ධ</u>	<u>වැඩ</u>	<u>සමබන්ධ</u>
කළු	කළු	කළු
කළු	කළු	කළු
කළු	කළු	කළු
සපුරුණු	සපුරුණු	සපුරුණු
වැඩ	වැඩ	වැඩ
වැඩ	වැඩ	වැඩ

"කරනු කිරිය, තරුණත්වය'ක කරනු, කිරිය තරුණත්වය
තරුණත්වයට කරනු සපුරුණු මොලෝ කරනු
වැඩුණේ කරනු ව වැඩුණේ." (මොලෝ)

(ක්‍රියා තරුණත්වය කරනු මේ මේ. ක්‍රියාවේ තරුණත්වයට
තරුණත්වය යනු වැඩුණේ. කරනු මොලෝ මොලෝ මොලෝ කරනු
වැඩුණේ මොලෝ මොලෝ මොලෝ)



"සෞඛ්‍ය සබඳ ගම් - මේ වඩාත් කටයුතු වන බව
මෙහිදී තොරතුරු එක්වෙමින් - එවැනි අර්ථය වන්නා"

"මේ වෙනස්කම් ක්‍රියා වන අවස්ථාවකදී (ක්‍රියාකාරකය)
සමාජයේ ගම්, මේ වැරදි අර්ථයකදී අර්ථය කඩා හැරීම
විකාරයක් වූවා."

"මුළුමනින් ම වඩාත් ක්‍රියා මගින් සමාජයේ සඳහා
සහාය වී බෙදා හැරීම."

"අර්ථකථන ක්‍රියා කිරීමේ මේ වෙනස්කම් සඳහා
දැනට මේ සමාජයේ මේ වෙනස්කම් වී ඇත."

මේ කාරණයන් අතර මේ වෙනස්කම් වෙනස් වූවා,

- ආගම :- මුළු මුළු - කාරණය
- කාරණය
- අධ්‍යාපන කාරණය
- කාරණය
- සමාජයේ කාරණය
- අධ්‍යාපන කාරණය

"මුළු කාරණයක් වන අර්ථයක් අවුරුදු"

"සමාජයේ කාරණයක් වන අර්ථයක්"

"කාරණයක් වන අර්ථයක් අවුරුදු"

ක්‍රියාකාරකය වන අර්ථයක් අවුරුදු වන අර්ථයක්.
සමාජයේ කාරණයක් වන අර්ථයක් අවුරුදු වන අර්ථයක්,
අවුරුදු වන අර්ථයක් අවුරුදු වන අර්ථයක්.

- කාරණයක් වන අර්ථයක් :-
- මුළු - කාරණය
 - කාරණය - කාරණය
 - මුළු - කාරණය
 - මුළු - කාරණය
 - මුළු - කාරණය
 - මුළු - කාරණය



11. ඉච්චි'නිටු අදියර
(ඉෂ්ඨාන ජායාකාරය)

"ඉන් වියරනා දිනා - කවියර පදි බදුනා
ඉච්චි'නිටු ගන අකුරා ඩා-ලකුභු වීමස බදුරෝ"

"මෙසේ ව්‍යාකරනා ඉරගාන පරා රචනා කරන කවිය
ඉෂ්ඨ, අභිෂ්ඨ, ගන, අකුර අදි මකුභු වීමස බාධාය
කළ ප්‍රභය"

"ජියලු පටන එර අවසනා වන ගලනා
එ මාබයජරසන මි'ට ගන වනා
දියෝ'ර සෙක මෙච දළ සෝ මර වැසනා
පටන'වදුන් පසු අටුවා කළ කෙරෙමනා"

"ජියලල, ආරම්භය, එර, අවසනා යන මොව්
ගුරු, මුභු වු කල්හි සය "ම, න, බ, ය, ජ, ර, ස, ක"
නම්හ අට ගනසක රේ. ආරම්භයෙහි දු නම හරිභව
යෙහි දු නිහච්චු රචනා කළ කල්හි භුමයෝ "ජය, ඔජස
කාර්භය, ආයුභ, රෝග, දික්රකක, මරක, ව්‍යසන" රේ"

ගනස	අලකුභු	විෂක	පරිපුන
ම	ට ට ට (ජියලල ගුරු)	ජය	සෙකරේච
න	- - - (" මුභු)	ඔජස	කොභට
බ	ට - - (ආරම්භය ගුරු)	කාර්භය	රේපුබ
ය	- ට ට (" මුභු)	ආයුභ	කලෝනා
ජ	- ට - (එර ගුරු)	රෝග	මෙචෙර
ර	ට - ට (" මුභු)	දික්රකක	බරුච්චි
ස	- - ට (මුල ගුරු)	මරක	හරච්චි
ක	ට ට - (" මුභු)	ව්‍යසන	සජදුභ

"කය'කුරු ගෙරකක නම් - නිරමෙජ කල් මහ
උපුරුවීමෙහි සක මහ ආකයේ මුභු නම්
මුමහ ආකයේ දු පල්හ රෙරටු දු ගුරු නම්"



"අකුරු ලියන ලාභයක් ගත් විට, තර්මය කාලයක් මනුෂ්‍යයා, උත්සාහයෙන් එක් මනුෂ්‍යයා ආත්මය මනු ගත්." මනු 2 ක ආත්මය ද එම අකුරක් ඉතිරිවෙත් වුව ද මැරී ගත්."

"එක් අකුරක් ඇත්තේ"

ආත්මය වන 'අ' නම් එක්වෙත් මක් වන්නේ"

"ලාභාකාරී අර්ථමනුෂ්‍යයා ආත්මය. ආත්මය මනු ගෙවෙත් වන්නේ තම මනු ගාමය ගත්."

"ම-මෙන්නේ, න-නොවෙ, බ-බොහෝ, ස-සරණය, ජ-මෙන්නේ, ර-බැරණ, ක-කරණ, ක-කරණය, මු-මුද්දාන අට මනු ගත්."

"එ ක ස ම ර ජ අ ඝ න ඳ අං අකුරු උ ට බ ල නා ග ර තේ 'කර්' වේ අමර අරකර ජෙර වන වෙච්ච වෑ අකුරු ගනු පුබ ජයල මරකුරු මුදුණ පර"

අකුරු: එ, ආ, ක, ම, ර, ජ, අ, ඝ, න, ඳ, අං යන අකුරු අකුරු සෙර ගත් වේ. උ, ට, බ, ල, නා යන අකුරු මනුෂ්‍යයා සෙර ගත් ඉතිරි (මු, ඔ, ච, ච, ක, ර, ල, ව, ජ) යන අකුරු මෙරණය වේ.

මනුෂ්‍යයන් මුද්දාන ද මෙරණ ද මෙරණ කල මෙරණය යන අකුරු සෙරණය වන නිසා මනුෂ්‍යයන් මනුෂ්‍යයන් මෙරණය මුද්දාන අකුරු වේ.

"අ ම ක ල ආ වග වන ජරී ජරීවෙඳි නා යෙදි නකුල් මිඳු මනවන වග ස පු නා බුරලා මලීපුටු සරලය දිනා කෙරෙ මා ජෙර වන යෙත් බදු නම් යෙත්ව යෙත් වන"

මු-මුද්දාන යෙත්

අ ම ක ල යන, වර්ගවල අකුරු ජරී ජරීවෙඳි"



රසදු මුළු, මහජ, බහුමුහුණු, ව්‍යාජ, පර්ව, අක්ව, කාක, මාල යන මොවුන් විච්චේන් දින පවත් යන් රමණ ද රජරණේ දි නාමයෙන්ද මුලරණකමු යෝග් බාධාය කරන්නේය. "මුහුණුම යෝග් මෙරණ රමණ සඳහා පරිදි ජ ජ රණයන්ට (සකුන්ට)

රිං මුමුන් ඇත් ඇකරය අයත් රේ.

- 1. අ ම ක ල - නකුල්
- 2. අ ව ද ව - ගව
- 3. මු ක න ස - බහුමුහුණු
- 4. රිං ග ප න - ව්‍යාජ
- 5. උ ජ බ ල - සවී
- 6. උ ව ම අං - අකා
- 7. ජ ඩ ය - කාක
- 8. ජි ත ර - මුච

* අවිභාග මයයෝ භාණ්, සමාස

"පදි ප්‍රබ සසද සද සමස් පස් විබත් කරනු විරජු ගොරිස්ත් රුචි විසි දත්"

"පද්‍යයන් රෙමන භාගය මද අත් මහකමු භාණ්, සමාස, ප්‍රභා, ව්‍යාජස් යෙදීම සාමිමරුන්ගේ මහ දත් විරුමයේ රුචි ගොකරත්."

පද්‍යයක මුල් පද රෙක (ප්‍රචම් භාගය) හා රෙමන පද රෙක (රෙමන භාගය) අත් මහ කා හා භාණ්, සමාස, ප්‍රභා, අදිය රොරයවිය යුතු බව මිත් ප්‍රකාශ රේ.

* අර්ථ හා පද ප්‍රාරුක්ෂ :-

"අක්ෂර පෙරෙන් මොක පවසන ප්‍රභ විච්චා ප්‍රාරුක්ෂ අරුත් ජි දු වළ සද්ද ප්‍රාරුක්ෂ ශ්"
"මහතා මේ දිලදු - දිල රෙභරය දිලදු තම ශෝචිතා'බල භු භුමුමළ ස්ඵ ගොරේ'භාල කැරු'ත්ය"

"අර්ථයන් හෝ පදයන් කයන මද්දත් තමන ප්‍රකාශ කරන කල්හි එය ප්‍රාරුක්ෂන අරුත බව දිග ගන්න. තමන ශෝචය දි ප්‍රාරුක්ෂන ශ් දිග ගන්න.

මේ මොකුළු විරහනිතට ප්‍රභය රො බවින් දිලදු තම මේ අභංගය ශෝකයන් පුර්වම මු කාත්කාමගේ ශරීරය යවත් කොට පොන කාලය කළේය."



* රෝය (අලංකාර ගුණවිමෝ) ව්‍යුහය :-

"ලේ වත් අලුත්වෙත් - උලෙඳියේ වරහ දැරෙන
විය යුතු බවින් මුදුණුත් - අප්පේ මෙවේ රෝ ව්‍යුහ"

"ජීර්ණ විෂය ලේ ගුණ සහරයන් පැවැත්වීමේදී මෘදුක
මතු කරන ලදී. සුඛරා ගසන ලද සර්ප ලෝකය යන ස්ව-
යුතු තනා මෙය රෝය ව්‍යුහ වේ."

බැහැරින් අර්ථය පමුණුවා, රෝගයක කවික රෝග
කර ගත රෝගයක් නම් මෙය රෝය ව්‍යුහයයි.

* අසල්කාමය ව්‍යුහය :-

"අකට දිය රළුවා - ඊවි රා උරා කාවලිය
තොපුලුටි කෙළෙහා'පුරු වේ. මේ ව්‍යුහ අසල්කාමය
නම්"

"රාජ්‍ය නාමයේ සවිධාන කාන්ත මානිකායක වු ඒ සුධානි
රකාපට ප්‍රධානව! ඒ අලුත් සේයා තොකළ හෙයින්.
මේ ව්‍යුහය අසල්කාමය නම් වේ."

සුධානිය මානස රාජ්‍ය විෂය පරිවරණ කරන ලද්දකදී ආදි
පරිවරණයක් මො අනුගත ප්‍රධාන, කථිම අනුචිත ව,
අනාවන් අනුචිත වු මෙය අසල්කාමය ව්‍යුහ නම් වේ

* දැවිලි ව්‍යුහය :-

"දැවිලි බරමි - අඛණ්ඩ - එක් විය දැවිලි රකා කා
තැපුණ'කා අරුත් ඇතිවෙත් - මේ දැවිලි ව්‍යුහ ව්‍යුහ"

"දුළුසොත් අත්ත අඛණ්ඩ ඇත් ඇත් දැවිලි විෂයයන්
වැඩි කළ එක් වර්ගයක් මෙය වේ."

දුළුසොත් අත්ත අඛණ්ඩ යනු බුහුණ. පරලෝ ඇත් බුහුණ
ඇත් ඊටවරය (විෂයයන් එක් දැවිලියක්) ස්වක වස්තු
මෙම වර්ගයක් යනු මෙය දැවිලි, ඇත් මෙම ව්‍යුහයන්
අරුත් සුළු වේ. අනාවන් මෙය දැවිලි ව්‍යුහ
නම් වේ.



12. ලකර වැයිර

* උපමා උපමාව:-

"සම නවීයව කැකු - ක්ෂවික උවම ගම වේ.
ලබනුයෙ උවම ම් නා - උවමෙ නමිත පල වේ.
මුන උවම උවමෙ

"සම නවීය විකිස නලකු ක්ෂවම විකිවම මෙ ගම යෙ
උපමා" ගම වේ. යෙ සමය මිපමයෙ ගමන සමනකය
ලබනුයෙ "උපමෙය" ගමිත ප්‍රකව වේ "

*වැරැදි උපමා:-

"මුදු නවී විකිවම - මනමෙර මොව දිගුම මත
සුගකදි බදු යබදු වී - නලකෙ වැටුකු'මම ගම"
'වැරැදිගමන මව මු මනමෙරව මොව නවීදිත කල
බුදුරදුකරේ සිරුර යබදු යෙ සුනකොන මෙය "වැරැදි"
උපමා ගම."

මනමෙරව ක්ෂදු මන නවීදි. යබදු විකිවම බුදුරදුකර
උපමා කිරීම වැරැදිකය.

*යලමෙය:-

"මෙරෙක වකන නොන - මෙවකව සම මුක යෙදු
වමසන සබද වරකොන - ම විසු සෙලෙසු'මම ගම"
'මෙරෙක මෙ වරමෙක විකිව මෙකව මම මු මුකය
යෙදු වරමෙක සමමකෙයක ප්‍රකාය කරන කල්ක යෙ
"යලමෙය" ගම වේ."

වරක මෙකක මෙ රිම මෙක මකනක යෙදු නික
මෙය. 'යලමෙය' ගම වේ

"විසවී ර මක - කොස දකු මක මුක සිතෙ
මෙ මෙ දකුර සිවිමෙ - කරවී විසුම'ය සරකිත
සුම මෙවිසු'මෙය - වකරක මෙවී කොකුම මා
ක-රෙකුක නිල යපනුයෙ - මම කෙමෙ මොම දකක මෙය"

(වලම වරක) ප්‍රකාක වකය මරකෙය කිරම, කෙපුමෙ
දකුමෙ, පමුමම, මුමෙක ප්‍රකු වරෙය මමිත යුක



දුර්ගයන් සිවියලු විය ව.

(රෙණ අර්ථ) ජායරෙ අනුරාය වර්ධාය කරණ, කොපුරාණ, කොපුරාණ, වාචනරෙණ (වර්) දුර්ගයන් යුක්තව මණ්ණ යුතු දුර්ගයන් සිවියලු දු ඇලේ පමලට ඇරිණි.

විනාශිත වට වු, කුමයෙන් ගැලුණු, අභිමරාග්කරයෙන් ලියුණු කුමකුම වරණ ඇත්තෙන්ම ජීව කාලයෙන් කලේ සෑරණ යැවීම කරණය ව. ඒ කාණ්ඩයෙන් වියලුරු ගොවි කරුණ යුද්ධය ව.

*. නිජලියු පමා :-

"කෙවි කසවන යුලු - ජීවි සැඩ සියුරු කානුරෙණ කණ කට රලානි උවණ වේ. මෙ වියු නරි උවණ නම්" චතුර ස්වය වන යුළු ව. යුද්ධය මණ්ණ ව. සුගරය කණ්ණ වේ. ගොපට ලෝකරයන් කවරෙණ නම් උපමා වේද? මෙය තණරියුපමා නම් වේ.

*. විරුද්ධකොණ :-

"ඇණ නාණ කාරු හොණ - නාණ දුණ කාරුදි ඇණ කේ පවණා වෙණේ අරුණක . ජ වියු විරිද්ධ නම්" ඇණ දුණයන් නුණ කොට වන් නුණ දුණයන් ඇණ කේ කොට වන් විරෙණ්ණයන් කුණාණ කරා කල්පන ඒ විරුද්ධකොණ" නම් වේ.

"කානුදු නාණ වනණ ගොරෙණු දිපුරමේ ප්‍රමණ්ණ මහණ ගො. ඛිය නුණකොණ - පරාත කෙණේ වියරෙණ" "කරණ (රජු) දු ගොණ්ණ මණ්ණකොණ ගොරෙණ නා ප්‍රමණ්ණ දිණ්ණ. මහණනු ඇණක නුණි විය නාණකොණ; පරාත කෙණේ ඛිය රෙණදි?"

*. උපායනාමා අලංකාරය :-

"උතුරු පසුතුරු රෙණ - රෙරෙණකු මිණි විරියනා වෑණවි විරිණ්ණ වෙණ්ණක - පළුචු 'බ' වණ්ණ නම් වේ." උපකර ප්‍රකාශකර රෙණ රෙරෙණකුරෙණ මහණ අමණන විණ්ණා කරනු කල්පන මරිණු විරෙණ්ණයන් කුණාණ වේ නම් ජය



‘ඉච්චානානා’ නම රචි.

නිරුප්ත:-

“සර ව්‍යාප්තියක් කළායො නම සතුරු
කවී සෙවෙන කොට වැළි වේ යළි කොටොරු
සුරුණු ක හෙත් වී කෙරෙන්න ලැබූ පුරිස
සර් වහෙ’රෙහා යුරු පහරන් දිය. ඉපුරු”

‘සුන්‍රිය, ව්‍යා ජානුව කයන්ත. සුගන්තය සතුරුන් නම
කවී ව. පහරන්ගේ නම කෙරු කවී ව. වැළුනා නදිය
සුරු වූ කී දින කවර හෙත් රකුණ වී දු? භාග් කෙරෙ
වහරන් දියරන් ලැබීමෙන්. එම පුරුණයන් පුහුණු නම
දිය ඉපුරු යුරු වස සුරු වූවන් වෙත.”

* නිකු ප්‍රභංග සුලංකාරය:-

“ගරුණා කණ් ලෙණන් පවසන උකට සුරුකණ
එ වීදු නදී පසස් නමි - ලකර මහ ලකු’ලකුරේ”

“යන්කණ සුරුකණ ගරුණා කොට උකකාණ සුරුකණ පවසන
කල එය සුලංකාර මහලක කුරුරේ නිකු ප්‍රභංග
යන් කීන.”

නිරුප්ත:-

“ගපුකු කොප කෙරෙන්න - මහල දිරිය ‘සිලිය පැව
පරපු. පිරිස කපුරෙන්න - එබවේ නමි මහල”

“මහල පුරුකණ සුරුකණ කුණ කුණ වුව කුණ පරින කළ
පව කපුව කොප සුරුකණ ගණ කල ඒ කෙරුරේ සුරුකණ
(සුරුරේ) මහ වෙණන් දුරු වූවන් කීන.”

* චාන්ද්‍රාලය (සුරු මහකණ සුලංකාරය):-

“නකී ලෙණ කුලි - කණ නමි පළ කුරුණ වස්
පවසන චාන්ද්‍රාලය - එ වීදු චාන්ද්‍රාලය නමි”

“චාන්ද්‍රාලය නමි කුලි කණ නමි චාන්ද්‍රාලය කුරුණ
වෙණන් සුරුකණ කුණ කුරුණ කුරුණ කුරුණ නමි
එය චාන්ද්‍රාලය නමි රචි.”



"මහා මැඩි පුර වීජලේ මල්ය
 සඳී රදී වැස එසලේ මල්ය
 බොවි වීව් මේ බුසු වීව් වල්ය

ජිවිත මෙමෙහි උමුගි බැව් වීල්ය"

"මහෙහි වූ නිරත වීකල වූ මල් බලා සතුටු වූ ආක ආක
 වූ මම මුමුල් ගසෙහි වැසු මේ බොවිගි ස්වා මුදුණු රොසි
 හොම දිල්ය. මව්ව සුමනිගි ගැහැණු පුලුප් ත්වය මැමව්
 වැමව්."

මහා බලාගෙරෙහි ඇතිව ස්වයංකු මැවීමට හිත වූ
 දසුරු මෙහි නැවතේ.

* උත්ප්ලිකාලංකාරය :-

"ජියව් දසුරෙහි - දැස්මෙහි දරුණු වෙසෙසක්
 සලකා දුන් දසුරෙහි - මේ දිගු උරේ මකර"

"ප්‍රකෘති දසුරෙහි ඇසුරු වූ දරුණු වෙසෙසක් දුන්
 මෙහෙහි සැමකිම උත්ප්ලිකාලංකාර රජෙ දිගු ගන්න."

ආරුණික :-

"දුරෙහි රියෙර බිම හා බදු රජු මොහොමො
 බියරොව් නිසි පුමුගි මුණ. කහ කන් කපල් පල්ලේ"

"කාන්තාව ජිවියවුරු බදු පහදුව මො මුවිමිමො මො
 සඳි සඳික බිම ගසා කල ඇස බදු කපනන මැඩිදි
 කලුපුල් බියෙහි මො හ මුල පහක වීය."

ජියවුරු බදු පහදු බිම ගසා මව් මොහි බු කපුපල්
 කනිගි නිමිති බිම මරමො දසුරු මෙහිගි ප්‍රිකාම රේ.

* රජකාලංකාරය :-

"සමුදු මකක හෝ - දුන් දරුණු රැහවිමෙහි
 වීකන'සුරේවී පවසන - ම වීසු රු මකර ගව්"

"සමුදු මෙහි මහ දුර්වයකහි රජ භාවයකහි විකල්පාය
 කල දුකාරය මේ පවසන කල මස රජකාලංකාරය ගව් රේ.



ඡන්ද්‍රිත:-

"යස පඬෙරෝ'පු සුපුල් - කෙවි ජිජ් කෙසුර පාහරිජ්
කේ වළා දුල් තළ - කෙලෙස් දිය වීලා ඛජ්"

සුපු වළා තාමුන් පෙස් ද, කෙලාස්සය තාමුන් තලුවක් ද
වතු තාමුන් කෙවියක් ද, කරකා පලුප තාමුන් රේභු ද
ආස් ඔපුරෝ මාතෘකීන් ජිපුභු යස තාමුන් ජපුම ලෝකය
තාමුන් වීලෙස් බැබලිස්.

ඔපුරෝ යසස් ම පරවස්ස ලෙස්ස දක්වා කවීම
රූපකාලංකාරය යි.

*. පේභු රූපකාලංකාර :-

"ගැඹුරේන් සපුර වී - සෙවි පුරුණෝ'දු ජිවි කෙදිස්
ආදුරු දිවි කළිසෝස් - සුරභුරු මෙපේරු තමි"

"ගැඹුරින් සපුර, සෙවි පුරුණෝ සඳු පෝඡුස් ජිරු,
රෙබරයයෝ පරවස්ස, කාසලයෝ දිව් වාඡුස්සයස් කස් ද
මෙය පේභු රූපක තමිස් වැදිස්සවි."

වස්භුව හා රූපකය පමා වන මඤ්ඤය කවරේදැයි දික්
වීම මෙහි මඤ්ඤයයි.

"ය හ ආ වස්ස මස් - බුදු පරු පොලා සඳු වස්
තොම මාළ පෙර කවිස්සමා - කවි බැද යස බඳු දෙක
මකර පරිසර පුරුදාස්සවතු"

"ය හ ආදි පභුරු වැර ඡිපුස් පභු, පස් පරු පොරම
පුරුකි කවියස් පො ඉස්සමා කවි බැද යසස් පභුර වීමස්
කරවු"

පුරුදාස් වන පලංකාර පස්කාරය යි



Date [.....] | No [.....]



Date | | No |



Date: Mo:



Date | | | | No |



Date: Ho:



Date: / / Ho:



Date: [] [] [] No: [] [] []



Date [.....] [.....] [.....] No [.....]



Date: No:



Date: No:



Date: No:



Date: | No:



Date: No:



Date: No:



Date: [.....] No: [.....]



Date: [] [] [] No: []



Date: | No:



Date: No:



Date: / / No: